

# Ceylon Government Gazette

Published by Authority.

NO. 5,839—THURSDAY, MARCH 27, 1902.

PART I.—General: Minutes, Proclamations, Appointments,  
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
<b>Land Sales :—</b>		<b>Land Acquisition Notices</b>	922
Western Province	... 893	Land Resumption Notices	—
Central Province	... 900	Notices under Ordinance No. 1 of 1897 ...	924 & Suppl.
Northern Province	... —	Abstracts of Season Reports	923
Southern Province	903 & 926	Notices under "The Forest Ordinance"	—
Eastern Province	... 912	Sales of Arrack, Opium, and Toll Rents	—
North-Western Province	... 913	Miscellaneous Provincial and District Notices	—
North-Central Province	... —	Sales of Salt and Timber	—
Province of Uva	... —	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	... 919	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,316, W. P.

Colonial Secretary's Office,  
Colombo, March 17, 1902.

ON Tuesday, May 6, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,360. Situation—Meda pattu of Siyane korale west. Upset Price

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. per Acre.	
				A. R. P.	Rs.
Q 854	Alutgama	Migahawatta	Danansurige Dingihami and others	1 1 4	30
R 854	Do.	do.	Danansurige Banchi Appu and others	0 3 11	30

Preliminary plan 8,451. Situation—Palle pattu of Hewagam korale.

1 3 29 20

6371 Homagama Kahatagalanda Crown

Preliminary plan 4,662. Situation—Palle pattu of Hewagam korale.

0 2 39 20

K 10 Battaramulla Delgahakattiya

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

C 1

No. 1,316, W. P.

වත් 1902 කුට් මාර්තු මස 17 වෙත දින නොලැබූ වේ.  
මහයෙනුකාරීයායින්ගේ ක්‍රියාලා වෙතින්.

**ඕ සායාමිර දියාමේ වායාමිපති අභ්‍යුත්ත එස්සේහැඩුන්හා තේසේ විසින් මෙහි පෙන් පෙන සාදහාවන අභ්‍යුත්ත යන  
හෙ ඉඩම් අභ්‍යුත්ත තිරෝගවල ප්‍රකාරයෙහි වත් 1902 කුට් මාර්තු මස 6 වෙති දිනෙහි අභ්‍යුත්ත වාද දෙල් 120  
නොලැබූ ක්‍රියාලා රැකියාවෙන් වෙනුදෙනියා වින්නන්ට හොඳුව යින්දකරදෙන් වෙනුදෙනියා වෙනුදෙනියා ඇත.**

සිංහල 2,360. පිස්සිල සියලුළුවෙකුරලේ මැදියෙන්තුව.

අභ්‍යුත්ත

මහයෙනුකාරීයායින්ගේ වෙතින්

අ. රු. ප. රු.

නො.	ගම.	ඉඩම් වල.	අභ්‍යුත්ත සියලුළුවෙන්	අ. රු. ප. රු.
Q 854	අම්පාකම	මිශ්‍රවෘත්ත	දහනුපූරීයෙන් සිංහල සාදහාවන	1 1 4 30
R 854	ඡම	ඡම	ඡම බැඩිවිදුරුපු සාදහාවන	0 3 11 30
6371	කොට්ඨාස	සහවාකලයද	අභ්‍යුත්ත සිංහල 8,451. පිස්සිල සේවාකමිකාරලේ පල්‍රෙලපන්තුව.	1 3 29 20
K 10	බස්සරවුලුර	දෙළුගකවිට	—	0 2 39 20

මෙම ඉඩම් ගැණ වැකිදුර හාරණ යට්ටෙන් රැකියාවෙන් පිශින්මේ නොවන්දේසි ගැණ විසායාර දියාමේ වායාමිපති අභ්‍යුත්ත එස්සේහැඩුන්හා තේසේ ප්‍රකාරයෙන් වෙනුදෙනියා ඇත.

රුහුර උතුම් හාස්‍යවන්නෙන් අඟ්‍ය ගෙය,

ඉතිරිරඩි ඉම යාර්ථ,  
මහයෙනුකාරීයායින්ගේ.

No. 1,317, W. P.

Colonial Secretary's Office,  
Colombo, March 17, 1902.

**O**N Friday, May 2, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 405. Situation—Meda pattu of Siyane korale west.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Upset Price		
				Extent.	A. R. P.	per Acre.
1679	Moragoda	Gonnagahalanda	H. Juse Naide and another	1 2 2	10	
Preliminary plan 9,265. Situation—Gangaboda pattu of Siyane korale east.						
E 553	Mitirigala	Kahatagahawatta	S. R. De Fonseka, Mudaliyar	3 2 29	10	
M 550	Do.	Gonagahawatta	do.	1 2 39	10	
S 553	Do.	Millagahawatta	do.	0 3 12	10	
T 553	Do.	do.	do.	0 2 4	10	
F 554	Do.	do.	do.	0 1 37	10	
A 552	Do.	Annasigalalanda	do.	1 3 11	10	
8057	Do.	do.	do.	0 2 4	10	
Preliminary plan 9,285. Situation—Gangaboda pattu of Siyane korale east.						
121	Mandawala	Dewetaghahawatta	L. Suwanda	1 0 6	10	
Preliminary plan 9,285. Situation—Gangaboda pattu of Siyane korale east.						
61	Mandawala	Gonagahawatta	Y. Nonchihamy and others	1 1 14	10	
Preliminary plan 10,630/2. Situation—Palle pattu of Salpiti korale.						
9156	Pelenwatta	Delgahalanda	G. Menikhamy	0 1 12	10	
Preliminary plan 10,598. Situation—Meda pattu of Hewagam korale.						
C 745	Pinnawala	Rukattanagahawatta	P. Gironis Appu	0 0 21	10	
Preliminary plan 7,615. Situation—Palle pattu of Salpiti korale.						
10	Mawittara	Kahatagahawatta	V. Punchi Singho Perera and another	1 0 15	10	
18	Do.	Nanawaladeniyeweita	A. Agonis Perera	0 3 17	10	
Preliminary plan 9,265. Situation—Gangaboda pattu of Siyane korale east.						
B 553	Mitirigala	Liangugahawatta	S. R. de Fonseka, Mudaliyar	0 3 38	10	
Preliminary plan 7,362. Situation—Udugaha pattu of Hewagam korale.						
W 343	Mawatgama	Higgahawatta	R. Don Bastian and another	1 1 6	10	
Z 344	Do.	Ambagahawatta	S. Ana Rodrigo and others	2 0 33	10	
Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale.						
42	Pitipana	Galpottakele	Madapatage Siman Appu	0 2 36	10	
Preliminary plan 9,971. Situation—Meda pattu of Hewagam korale.						
G 641	Mawatgama	Ritigahawatta	Don Charles Amarasekara	2 1 19	10	
Preliminary plan 4,667. Situation—Meda pattu of Hewagam korale.						
904	Uggalla	Ihalawalawatta	U. Sanchi Appu and others	0 2 37	10	
Preliminary plan 9,785. Situation—Meda pattu of Hewagam korale.						
6536	Miriagalla	Miriagallalanda	K. Siyadoris Appu and another	9 1 17	10	
Preliminary plan 9,285. Situation—Gangaboda pattu of Siyane korale east.						
258	Mandawala	Millagahawatta	W. Dias Bandaranaike, Mudaliyar	2 3 19	10	
259	Do.	do.	do.	1 0 4	10	

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
C 741	Pitipana	Preliminary plan 10,551. Situation—Palle pattu of Hewagam korale. Bunwalahena	Matarage Allis Appu	0 2 13	10
9276	Malagala	Preliminary plan 10,695/16. Situation—Meda pattu of Hewagam korale. Karawitiyalanda	H. J. Pieris	10 2 32	10
9276½	Do.	do.	do.	0 1 22	10
9277	Malagala	Preliminary plan 10,696/17. Situation—Meda pattu of Hewagam korale. Welipotehena	H. J. Pieris	11 1 30	10
9278	Do.	do. Welipotelanda	do.	5 1 18	10
9279	Malagala	Preliminary plan 10,697/18. Situation—Meda pattu of Hewagam korale. Tennapitilanda	H. J. Pieris	5 0 32	10
9280	Do.	Kiripellagahalandia	do.	13 0 11	10
7037	Malagala	Preliminary plan 10,024. Situation—Meda pattu of Hewagam korale. Delgahakale	H. J. Pieris	4 3 35	10
6605	Malagala	Preliminary plan 9,811. Situation—Meda pattu of Hewagam korale. Maragahalandia	H. J. Pieris	3 1 0	10
10091	Talangama	Preliminary plan 10,939. Situation—Palle pattu of Hewagam korale. Koradolakanatta	Galleacharige Samuel Naide	0 1 29	10
H 655	Bopitiya	Preliminary plan 10,098. Situation—Ragam pattu of Alutkuru korale south. Wellabodakumbura	J. Don Peduru Appuhamy	3 3 13	10
J 655	Do.	do.	do.	3 0 24	10
L 655	Do.	do.	Dikirikege Don Joseph	7 1 6	10
M 655	Do.	Pattukumbura	do.	9 1 4	10
N 655	Do.	Wellabodakumbura	do.	6 1 26	10
O 655	Do.	Madawaladalupotakum- bura	do.	4 0 16	10
P 655	Do.	Talgahakumbura	do.	3 2 4	10
8780	Pinnawala	Preliminary plan 10,537. Situation—Meda pattu of Hewagam korale. Migahawatta	A. Bempi Appu	0 1 9	10
8783	Uggalla	Thalawalawatta	M. Mudalihami	0 2 34	10
10336	Kurugala	Preliminary plan 11,06. Situation—Meda pattu of Hewagam korale. Kandabodalandewatta	Gamage Girigoris Appu	1 2 0	10
10337	Do.	Kandabodalanda	do.	0 2 22	10
E 720	Makewita	Preliminary plan 10,398. Situation—Ragam pattu of Alutkuru korale south. Kirimalwetotuwa	U. Don Gabriel Appu	0 1 11	10
10165	Batagama north	Preliminary plan 10,960. Situation—Ragam pattu of Alutkuru korale south. Bulugahawatta	J. Helenahami and others	1 1 31	10
9665	Opathella	Preliminary plan 10,848. Situation—Udugaha pattu of Siyane korale east. Maragahawatta alias	Perumpadapedige Banduwa	0 3 24	10
		Kekunagahawatta			
9852	Mandawala	Preliminary plan 10,879. Situation—Gangaboda pattu of Siyane korale east. Millagahawatta	R. Aralis Appu	1 0 13	10
9856	Do.	do.	S. Geeris Pieris Appu	4 0 26	10
9857	Do.	Delgahawatta	Galolukankanam-lage Allis Appu	1 1 15	10
9858	Do.	do.	do.	1 0 24	10
9863	Do.	Galaudalandia	Illandaripedige Tennamalie	0 1 34	10
9864	Do.	Galabodawatta	do.	0 2 28	10
9873	Do.	Galaudalandia	M. Louis Perera	0 3 8	10
9881	Do.	Millagahawatta	J. Arnolis	1 3 25	10
9883	Do.	do.	K. Joronis Appu and another	1 0 24	10
9594	Mandawala	Preliminary plan 10,809. Situation—Gangaboda pattu of Siyane korale east. Ehelagahawatta	S. Geeris Peris Appuhamy	0 3 24	10
9595	Do.	Migahawatta		1 0 32	10
9635	Mandawala	Preliminary plan 10,836. Situation—Gangaboda pattu of Siyane korale east. Kosgahawatta	Y. Peris Appu	0 1 33	10
9538	Mandawala	Preliminary plan 10,805. Situation—Gangaboda pattu of Siyane korale east. Pelangahawatta	Mapolage Mohotti Appu	3 3 6	10
9539	Do.	Pelangahalanda	R. Ruitan Perera and another	5 0 10	10
9578	Mandawala	Preliminary plan 10,809. Situation—Gangaboda pattu of Siyane korale east. Galabodawatta	Hapanpedige Babaya and another	1 0 35	10
9579	Do.	do.	Hapanpedige Lasanda and another	0 2 4	10
9581	Do.	Delgahawatta	do.	0 2 27	10
9583	Do.	do.	D. Gawariya	1 1 16	10
9584	Do.	do.	do.	1 1 5	10
9585	Do.	do.	N. Kiri Puncha	3 3 9	10
9591	Do.	Ehelagahawatta	S. Harmanis Appu and others	3 1 26	10
9575	Do.	Galabodawatta	H. Nuramalie and another	2 0 18	10
9537	Mandawala	Preliminary plan 10,805. Situation—Gangaboda pattu of Siyane korale east. Iriyagahalandia	S. Geeris Pieries	1 3 36	10
10108	Bopagama	Preliminary plan 10,946. Situation—Udugaha pattu of Siyane korale east. Weethepuhena	K. Karmanis Appu and another	0 0 38	10
9633	Mandawala	Preliminary plan 10,836. Situation—Gangaboda pattu of Siyane korale east. Lindamullewatta	S. Harmanis Appu	1 2 32	10
L 788	Do.	Kosgahawatta	W. Don Karolis	2 2 20	10

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 9,891. Situation—Udagaha pattu of Hewagam korale.				
6714	Kosgama	Karatalalanda	Samuel Green Lee	3	2 27	10
6715	Do.	Halgasdeniyalanda	do.	10	0 0	10
		Preliminary plan 10,966. Situation—Meda pattu of Hewagam korale.				
10192	Udagama	Gettudalanda	Gamatatge Thegis Appu	0	0 18	10
10193	Do.	do.	do.	0	1 16	10
		Preliminary plan 10,913. Situation—Meda pattu of Siyane korale west.				
9996	Morupola	Kidaranwalaowita	K. Siman Fernando	2	1 20	10
		Preliminary plan 11,093. Situation—Adikari pattu of Siyane korale west.				
10706	Dalupituya	Galpottewowita	W. G. A. Jayawardana	0	3 11	10
		Preliminary plan 11,088. Situation—Meda pattu of Siyane korale west.				
10689	Mahawita	Rukattanagahaowita	Ilangurama Sawariya	0	3 25	10
		Preliminary plan 11,098. Situation—Meda pattu of Siyane korale west.				
10712	Magalagoda	Kalatugahaowita	R. Jan Sinno Appuhamy and another	0	2 6	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,317, W. P.

වලි 1902 නුට මාර්තු මධ්‍ය 17 වෙනි දින තොටෝ

මිනුසෙහිතා රිස්ලයකා න්‍යෝගී කරනු ලැබුවේ මිලදිය.

බේස්බෘල් දියු, වෙත වංශා නිපදවී ඇත්තු මේ එන්ඩ්රූ එම් එන්ඩ්රූ ගැල්ඩ් සෑස් විසින් වෙති පක්ක සඳහා ගැල්ඩ් වෙත ඇත්තුව සඳහා කුකා තුළම් ඇත්තුවෙන් තීගෝවලු ප්‍රකාරයට එම් 1902 ජාත්‍ය මැයි වැනි 2 වෙනි දිනකු සිරුරුදා දාලු 120 කොළඹ කොළඹ රිජයේදී වෙන්දැයිකර එක්ස්ස්චුව තො:ගො:ඡ නියුතුකර දෙනුව යොගෙන්වා ඇතු.

கிடியம் 405. பிக்ரீடு கியகுகேரலே மூடப்பட்டது.

නො.	ගම.	ඉඩම් නම.	නො. ගෙවී ඇතේ නම.	අභ්‍යකර		
				අ. රු. ප.	රු.	මක මල.
259	මයදුවල	එම	විද්‍යාත්මක පලුල්පන්තුව.	2	3 19	10
C 741	පිටපය	සිනියම 10,551. පිහිටි සේවා ගම්කොරලේ පලුල්පන්තුව.	විද්‍යාත්මක මාකරණ අලුලිස්ථිපා	1	0 4	10
9276	මලයල	සිනියම 10,695. පිහිටි සේවා ගම්කොරලේ මැදපත්තුව.	එම. එස්. පිටපය	0	2 13	10
9276½	එම	කරුවියාලයද	එම. එස්. පිටපය	10	2 32	10
		එම	එම	0	1 22	10
		සිනියම 10,696.				
9277	එම	වැල්ලපාදෙන්පාද	එම. එස්. පිටපය	11	1 30	10
9278	එම	වැල්ලපාදෙන්පාද	එම.	5	1 18	10
		සිනියම 10,697.				
9279	එම	කුරු කටිවලදයද	එම	5	0 32	10
9280	එම	කිරිපැලුලගෙලදයද	එම	13	0 11	10
		සිනියම 10,024.				
7037	එම	දද්‍යාගකාලේ	එම	4	3 35	10
		සිනියම 9,811.				
6605	එම	මාරුගකළයද	එම	3	1 0	10
		සිනියම 10,939. පිහිටි සේවා ගම්කොරලේ පලුල්පන්තුව.				
10091	කලුණු	ජාවා ගැඹුවලේ හයිංදේ තැ. ඡාවාවලේ හයිංදේ	0	1 29	10	
		සිනියම 10,098. පිහිටි දකුනු අඛණ්ඩකරු කොරලේ රාම්පියන්තුව.				
H 655	බො/පිටපය	වෙළඳබා බැංකුමූල	උ. දදාය පේරුරා අප්ප	3	3 13	10
J 655	එම	එම	එම	3	0 24	10
L 655	එම	එම	දියුරිභාෂය දදාය පේරුස්දේ	7	1 6	10
M 655	එම	පස්තුකුමූල	එම	9	1 4	10
N 655	එම	වෙළඳබා බැංකුමූල	එම	6	1 26	10
O 655	එම	මාදවලදාත්පාදකුමූල	එම	4	0 16	10
P 655	එම	භාලුගකුමූල	එම	3	2 4	10
		සිනියම 10,537. පිහිටි සේවා ගම්කොරලේ මැදපත්තුව.				
8780	පිස්තෙවල	මිගෙවන්සා	උ. බෙමිඩ අප්ප	0	1 9	10
8783	ලෝගෝල	සාලවලුවන්සා	ම. විද්‍යාත්මක	0	2 34	10
		සිනියම 11,006. පිහිටි සේවා ගම්කොරලේ මැදපත්තුව.				
10336	කරුගල	කඟදුබා බැලුවන්ද ව්‍යාහ ගම්කොරලේ මැදපත්තුව.	1	2 0	10	
10337	එම	කඟදුබා බැලුවද	එම	0	2 22	10
		සිනියම 10,398. පිහිටි දකුනු අඛණ්ඩකරු කොරලේ රාම්පියන්තුව.				
E 720	මැසේවිට්	කිරීමලුවැසෙමුව	උ. දදාය ගේල්‍යෝල්දාප්ප	0	1 11	10
		සිනියම 10,960.				
10165	දැඩ්බිවකම	ඩැඩ්කාවන්සා	උ. තෙලෙඩ්කාකාම සහ නවන්සා	1	1 31	10
		සිනියම 10,848. පිහිටි සිහකු ගම්කොරලේ උඩුගැහපන්තුව.				
9665	බඩාලේල	මාරුගක්වන්සා	කැඩුනාගක්වන්සා	0	3 24	10
		සිනියම 10,879. පිහිටි සිහකු ගම්කොරලේ ගැඩ්බාවිධානයන්තුව.				
9852	මල්දවල	මල්දාගක්වන්සා	උ. අරුලිස්දාප්ප	1	0 13	10
9856	එම	එම	උ. පිටපය පිරිස්දාප්ප	4	0 26	10
9857	එම	දද්‍යාගක්වන්සා	ගලුව්තකන්කාකම්පායේ අලුලිස්දාප්ප	1	1 15	10
9858	එම	එම	එම	1	0 24	10
9863	එම	ගලුව්ලඩයද	ඉංජ්‍යදිරිජ්‍යේ සෙකකාවලු	0	1 34	10
9864	එම	ගලුබා බැවන්සා	එම	0	2 28	10
9873	එම	ගලුව්ලඩයද	ම. එවිය ප්‍රේර	0	3 8	10
9881	එම	මල්දාගක්වන්සා	උ. අරුකොලිස්දාප්ප	1	3 25	10
9883	එම	එම	ස. රෝරේකිස්දාප්ප සහ කොනෝස්	1	0 24	10
		සිනියම 10,809.				
9594	එම	අශ්‍යාලුගක්වන්සා	ස. එම්පිටිරිස් අප්පාම්	0	3 24	10
9595	එම	මිගෙවන්සා	එම	1	0 32	10
		සිනියම 10,836.				
9635	එම	කොස්කේගක්වන්සා	උ. පිටපය අප්ප	0	1 33	10
		සිනියම 10,805.				
9538	එම	පැලුව්කේගක්වන්සා	මාපොලුවේ මොකොවිස්දාප්ප	3	3 6	10
9539	එම	එම ලෝද	ර. රුසින්ස ප්‍රේර සහ කොනෝස්	5	0 10	10
		සිනියම 10,809.				
9578	එම	කුලබා බැවන්සා	ගපයේපියේ බැඩා සහ කොනෝස්	1	0 35	10
9579	එම	එම	එම ලුසා සහ කොනෝස්	0	2 4	10
9581	එම	දද්‍යාගක්වන්සා	එම	0	2 27	10
9583	එම	එම	ච. වෘතිකා	1	1 16	10
9584	එම	එම	එම	1	1 5	10
9585	එම	එම	ස. කිරිප්පාවල්	3	3 9	10
9591	එම	අශ්‍යාලුගක්වන්සා	ස. කර්මාන්ස අප්ප සහ නවන්සා	3	1 26	10

නො.	ගම.	ඉඩමේ නම.	නො. ශේව් අභයේ නම.	ඡ. තුරමුලි සහ සෙකෙන්	අක්කර මක්ක. යය ලේ		
					අ. රු. ප.	රු.	
9575	මල්දවල	ගලබෝ. බටත්සා	ඡ. තුරමුලි සහ සෙකෙන්	2 0 18 10			
9537	එම	පරියගකලයිද	ස. එරිජ පිරිස්	1 3 36 10			
10108	බඩාපාගම	සිනියම 10,946. පිකිටිම සිහනුකොරලේ උඩිගකපන්තුව.	ස. කර්ලා. තිජ් අජ්පු සහ සෙකෙන්	0 0 38 10			
9633	මනදුවල	සිනියම 10,836. පිකිටිම සිහනුකොරලේ ගෙබෝ. බිජන්තුව.	ස. තැදුලුල් වස්ස	1 2 32 10			
L 788	එම	සිනියම 10,805. පිකිටිම සිහනුකොරලේ උඩිගකපන්තුව.	ස. කර්ලා. තිජ් අජ්පු	2 2 20 10			
6714	සෙංස්ගම	සිනියම 9,891. පිකිටිම හෝ. ගම්කොරලේ උඩිගකපන්තුව.	ව. දෙශ කරෝලිස්	3 2 27 10			
6715	එම	සිනියම 10,966. පිකිටිම හෝ. ගම්කොරලේ උඩිගකපන්තුව.	සු. මුලෝල තිජ් මකා	10 0 0 10			
10192	ලඛිගම	සිනියම 10,913. පිකිටිම සිහනුකොරලේ මැදිපන්තුව.	යැවිල්බලයිද	0 0 18 10			
10193	එම	සිනියම 11,093. පිකිටිම සිහනුකොරලේ අදිකා. එපන්තුව.	මලුයේන් සේකිස් අජ්පු	0 1 16 10			
9996	මේරුපොල	සිනියම 11,088. පිකිටිම සිහනුකොරලේ මැදිපන්තුව.	ව. ප. එ. ප්‍රකාන්ද	2 1 20 10			
10706	අභ්‍යමිග	සිනියම 11,098. පිකිටිම සිහනුකොරලේ මැදිපන්තුව.	ගලපො. සේන් ඕම්ව	0 3 11 10			
10689	මහමට	සිනියම 11,098. පිකිටිම සිහනුකොරලේ මැදිපන්තුව.	රුක්දත් ගකුණාධ ඕම්ව	0 3 25 10			
10712	ඡාගලුගොඩ	සිනියම 11,098. පිකිටිම සිහනුකොරලේ මැදිපන්තුව.	ර. රුත්සි. ගුස්; අජ්පු ම් සහ සෙකෙන්	0 2 6 10			

මෙම ඉඩම් ගැඹු වැකිදුර කාරණ සර්වීකර්තකරුලුන්හා බැසේගෙයිද, විකිනිමේ සාක්ෂදේශී ගැඹු සහායිර දිසා එම වංශාධිපති අභ්‍යුම් ඒවානුලුන්හා බැසේගෙයිද දැකැන්වූ පූර්වය.

යැකර ඉතුමානනවකාසයේන් ආසුවලුය,

ඉම්රුර්බ ඉම පරුව,  
මහසෙනුකාරී වමික.

No. 1,318, W. P.

Colonial Secretary's Office,  
Colombo, March 18, 1902.

ON Friday, April 18, 1902, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Dasiya and Udagaha and Dunagaha pattus of Alutkuru korale of the Negombo District of the Western Province.

Preliminary plan 10,062. Situation—Dasiya pattu of Alutkuru korale north. Upset Price

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		per Acre. Rs.
				A. R. P.	Rs.	
5	Talahena	Kadolgahawatta	Mahamalage Martino Fernando	0 0 30	10	
541	Kepungoda	Higgahawattakele	Koratotage Romel Perera	1 3 26	10	

Preliminary plan 10,256. Situation—Dasiya pattu of Alutkuru korale north.

445	Pitipana	Wellabodawatta	Mihindukulasuriyaguruge Anthony	3 2 13	10
			Livera and Mihindukulasuriya-		
685	Do.	Pokunabodakumbura	guruge Siman Livera	1 1 35	10
687	Do.	Pokunabodawatta	Kadupitige Juan Fernando and another	1 0 37	10

Preliminary plan 10,772. Situation—Udagaha pattu of Alutkuru korale north.

9495	Andupe	Galabodawatta	Lokututtiripitige Joronis Appu	0 2 26	15
			and six others		

Preliminary plan 625. Situation—Dunagaha pattu of Alutkuru korale north.

2514	Hapugahagama	Tekkawatta	Walter Benjamin Rajapakse	10 0 0	100
			do.		

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,318, W. P.

වත් 1902 කුටු මල්, රෙනු මස 18 වෙනි දින කොළඹ මහයෙනුහා පරිපිළිබඳ යොමු කළ තේ.

බයිජිනිර දිය, වේ මිගමු දිස්ත්‍රික්සේ උතුරු අත්ත්කුරුකෝරලේ දැසිය, ලඩාක, දුකානක පත්තුවල පිහිටි නීතියා තිමිකා බෙදු ඇස්.

අක්‍රම අංක				නො.	ගමු	සිංහල නැවත සිංහල නැවත සිංහල නැවත සිංහල නැවත සිංහල	මගා. පා. රු.	මගා. පා. රු.	
5	ගමු	සිංහල නැවත සිංහල නැවත සිංහල නැවත සිංහල	සිංහල නැවත සිංහල නැවත සිංහල නැවත සිංහල	541	කළු:සේන කුපුනෑගෝචී	කෙටිවාල්ගෙනවන් කිස්කගෙනවන්නේකුලේ	මගාලු:යේ මර්තිනු ප්‍රහා:යුද් කොරජො:විගේ යෝමලේ ප්‍රෝ	0 0 30	10
445	ගමු	වැල්ලබො:වවස්ස	සිංහල 10,256.	445	පිටිපාඨ	වැල්ලබො:වවස්ස	මිකිදුකළඟරිය ඉරුණේ අන්තොට්සි ලිවේර්, එම සිල්ව ලිවේර්	3 2 13	10
685	ගමු	පො:කුඩාබො:වකුඩාර	කඩුපිටියේ ප්‍රවානප්‍රහා:යුද් ය	685	එම	පො:කුඩාබො:වවස්ස	කැකෙක්ස	1 1 35	10
687	ගමු	පො:කුඩාබො:වවස්ස	එම	687	එම	පො:කුඩාබො:වවස්ස	එම	1 0 37	10
9495	ගමු	සිංහල 10,772.	ලිංගිත උරුම නැවත සිංහල නැවත සිංහල නැවත සිංහල	9495	අනුදාසී	ගල්බො:වවස්ස	ලො:කුඩාස්සිරිපිටියේ ජෝරු:සිස් අජ්ප යහ කවත් 6 දෙකෙක්	0 2 26	15
2514	ගමු	සිංහල 625.	ලිංගිත උරුම නැවත සිංහල නැවත සිංහල නැවත සිංහල	2514	භාග්‍යතාම්	නො:ත්වෙත්තා	ඇඳුව්වීම බෛජ්‍යඩ්‍රින් රුජ්ස්	10 0 0	100

ଭାର୍ତ୍ତା ପାଇଁ କାହାର କାମିକାରୀ କାହାର କାମିକାରୀ

କୁତ୍ରିରକ୍ଷି ଦୂରି କରନ୍ତି,  
ମହାସେନୁତୁରିଙ୍କ ଲମ୍ବିକ.

No. 1,319, w. p.

**Colonial Secretary's Office,  
Colombo, March 18, 1902.**

ON Friday, April 18, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,030. Situation—Dasiya pattu of Alutkuru korale north.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
10427	Lokilangomuwa	Wewewattakanatta or Kekunagodellalanda	Crown	Jungle	18	3	17

Upset price.—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No 1,319, W. P.

වත් 1902 කුලු මාරු වන මස 18 වෙති දින කොළඹ  
මහයෙකුමාරීගේ දෙනු ලබා යුතු වේ.

**බ** සේවකර දිනාමේ වංශයෙහිත් අන්ත්‍රීමේ එජන්සුලුත් හැඳුවෙන් විසින් මෙහි පෙන් පෙන්න සඳහන්වෙන ආන්ත්‍රීම් සහ ඩායු තුවම් අන්ත්‍රීමේ නියෝගවලු ප්‍රකාරයට වස්මී 1902 ක්‍රි. අපෝලෝ මය 18 වෙති දකුවූ සිංහරුදී අවල් 12ව කොළඹ කාවේවේරියෙදි වෙත් දේශීකර වූ වූ මෙයින්ව තොළොඳු නිවේදකරනෙන්ව යෙදෙනාට ඇති.

கிடையம் 11,030. பின்தும் நேர, ஜல்லிக்கருதோருடைன் கிடைப்பதற்கு,

10427	ගෙ.කිලුවගොලුව	මැට්ටිලේ තුව.	අභ්‍යන්තර.	අ. රු. ප.	මහ. කිල.
		වැවන්නේ කහන්ත කොශෝ සිංහලීයාවේ තුව.	පාඨ්	18 3 17	20

କର୍ମକାର ଦ୍ଵାରା କରିବାରେ ଅନୁରୋଧ ହେଉଥିଲା,  
ତୁ କରିବାରେ ତୁ କରିବାରେ କରିବାରେ  
କରିବାରେ କରିବାରେ କରିବାରେ କରିବାରେ

No. 1,320, w. p.

**Colonial Secretary's Office,  
Colombo, March 24, 1902.**

**O**N Friday, May 9, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,141. Situation—Within the Municipality of Colombo.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Lot. Rs.
				A.	R.	P.	
10877	Dematagoda	Crown	Grass and cinnamon land	0	3	3·75	3,100
10878	Do.	do.	do.	0	2	11	2,276
10879	Do.	do.	Grass and cinnamon land (road reservation)	0	2	39·12	—
10880	Do.	do.	Grass and cinnamon land	0	1	2·75	1,076
10881	Do.	do.	do.	0	2	10·25	2,264
10882	Do.	do.	do.	0	2	3·25	2,088
10883	Do.	do.	do.	0	2	8·88	2,224
10884	Do.	do.	do.	0	2	1·50	2,052
10885	Do.	do.	do.	0	1	30	1,752
10886	Do.	do.	do.	0	1	4·75	1,128
10887	Do.	do.	Open land	0	2	10·25	2,264
10888	Do.	do.	Low jungle (road reservation)	0	0	32·75	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,320, w. P.

Digitized by srujanika@gmail.com

கோ.	கட.	அதிகினம் விடங்கள்.	அன்றி.	மது.	கி.
10877	செடுவிலகைவி	ஒன்றிலு	ஷர்ட்டுப்பீக	0 3	3·75 3,100
10878	ஶம	ஶம	ஶம	0 2	11 2,276
10879	ஶம	ஶம	ஶம பார்க்கவிட ஒன்றுக்கர நீலகிழகு		
			ஒடிம (கக்கட்சி)	0 2	39·12 —
10880	ஶம	ஶம	ஷர்ட்டுப்பீக	0 1	2·75 1,076
10881	ஶம	ஶம	ஶம	0 2	10·25 2,264
10882	ஶம	ஶம	ஶம	0 2	3·25 2,088
10883	ஶம	ஶம	ஶம	0 2	8·88 2,224
10884	ஶம	ஶம	ஶம	0 2	1·50 2,052
10885	ஶம	ஶம	ஶம	0 1	30 1,752
10886	ஶம	ஶம	ஶம	0 1	4·75 1,128
10887	ஶம	ஶம	ஹிலிடில	0 2	10·25 2,264
10888	ஶம	ஶம	பெட்டைலூல் (பார்க்கவிட ஒன்றுக்கர நீலகிழகு வீடு, இடினாடி)	0 0	32·57 —

මෙම ඉඩිම ගැන් වැඩිදුර කාරණ සර්වීයර්ප තුළුවකාශයේගෙනිද, විකිණීමේ හා නිදහස් ගෘත්‍යා ප්‍රසාදයේ දියු මේ වෘත්තියේ ආන්ත්‍රික එළඟන්තුවයේ තුළුවයේ නිස්සු දැනු යටුවෙනු.

କରୁକର ଦୟାମି ଜନେତାଙ୍କରେ ଆଖୁଲେଖ,  
ଦୁଇଯରବି ଦୁଇ କର୍ତ୍ତନ,  
ମହାସେନୀଙ୍କ ରିଜ୍ ପରିଷ୍ଠା

## **LAND SALES IN THE CENTRAL PROVINCE**

No. 1,851, C. P.

Colonial Secretary's Office,  
Colombo. March 24, 1904.

Colombo, March 24, 1902.

**O**N Wednesday, April 30, 1902, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up for sale or settlement, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4.968. Village—Panangammana

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.	
				A.	R.
13345	Hapugahahena	Galpottegadara Puncha and Sirimala	Garden with plantains and cardamom and hut	0	2 0
13346	Hapugahahena-asweduma	do.	Paddy	0	3 19

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13347	Hapugahahena	—	Waste	0 1 0
13348	Hapugahahena-aswedduma	—	Paddy	0 2 7
13349	Hapugahahena	—	Cardamoms, plantains, and hut	1 0 16

Upset price,—Lots 13,345, 13,348, and 13,349, Rs. 75 per acre ; lot 13,346 Rs. 50 per acre ; lot 13,347, Rs. 20 per acre.

Preliminary plan 4,947. Village—Harangala.				
13254	Ralwalkoluawattta	P. Ranhami	Sweet potatoes, cardamoms, and plantain	1 3 0
13255	Kahahena-aswedduma	A. Appuhami Arachchi	Deniya	0 2 10
13256	Do.	R. Punchirala	Paddy field	1 0 18
13257	Do.	do.	Scrub jungle	0 0 10
13258	Do.	P. Ranhami	Paddy field	0 3 26
13259	Kahahena	do.	Chena	0 1 35
13260	Do.	—	Jungle	0 1 0
13261	Do.	P. Ranhami	Cardamom garden	0 0 32
13263	Galwalamulahenawatta	D. Punchirala	do.	1 2 10
13265	Perelhena-aswedduma	Kitulliyaddegedara Appu	Paddy field	2 0 36
13266	Perelhenawatta	do.	Cardamom plantation	2 0 5
13268	Perelhena	do.	Patana	0 3 5

Upset price,—Lots 13,263, 13,265, and 13,266, Rs. 75 per acre ; lots 13,254, 13,256, 13,258, and 13,261, Rs. 50 per acre ; lot 13,255, Rs. 40 per acre ; lot 13,260, Rs. 35 per acre ; lots 13,257 and 13,259, Rs. 25 per acre ; lot 13,268, Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,851, C. P.

වලි 1902 කුම් මාරුතු මය 24 වෙති දින කොළඹ  
මහසෙනු පිහිටුවන්හා යෙසේනේ කැස්ටෝරු වෙදිය.

මෙම දියු, මේ තුවරප්පිලියේ උප එස්ත්‍රකුලුවන්හා යෙසේනේ විසින් මෙකි පාහක යදානුවෙන් ආණ්ඩුව යෙහෙකු ඉඩම් ආණ්ඩුවේ නියෝගවලද ප්‍රජාරයට වලි 1902 කුම් අප්‍රේල් මය 30 වෙති දිනුව මදුද දෙලු 12වන තුවරප්පිලියේ කාවෙටියේද විසින් මෙම කොළඹ සිරිරුම්කර විකුණුවට ගෙදෙනු ලබයා ඇත.

සිනියම 4,968. ගම—පහත යම් නියුත් නාමුව.

නො.	දූෂිලී නම.	ඉල්පත්කාරක.	අයදුම.	මගෙන.
13345	කුපුගහන්සේ	යල්ලෙ, ජ්‍යෙෂ්ඨගෙදර ප්‍රමා, යක සිරීම්ලා	ඡැසැලුවන්ස් යක යෙ	අ. රු. ප.
13346	කුපුගහන්සේ අසවැදුම්	එම	කුම්ර	0 2 20
13347	කුපුගහන්සේ	—	කුම්කිම	0 3 19
13348	කුපුගහන්සේ අසවැදුම්	—	කුම්ර	0 1 0
13349	කුපුගහන්සේ	—	ඡැසැලුවන්ස් යක යෙ	0 2 7

නො.මිලර 13345, 13348 සහ 13349 දරණ තිමිකටිව අස්කරයන් රු. 75 බැංකියේ, 13346, දරණ තිමි කාවිලා අස්කරයන් රු. 50 බැංකියේ, 13347 දරණ තිමිකටිව අස්කරයන් රු. 20 බැංකියේ.

සිනියම 4,947. ගම—හරගල.

13254	රජමල්කොටුවෙවන්ස්	පි. රෙහාමි	ඡැසැලුවන්ස් යක කොළඹ	1 3 0
13255	කොසේනේ අසවැදුම්	ඒ. අස්පුගාමි ආචාර්	දෙශීය	0 2 10
13256	එම	ආර්. ප්‍රස්ථිරලා	කුම්ර	1 0 18
13257	එම	එම	ලොල	0 0 10
13258	එම	පි. රෙහාමි	කුම්ර	0 3 26
13259	කොසේනේ	එම	ඡේනා	0 1 35
13260	එම	—	කැලුව	0 1 0
13261	එම	පි. රෙහාමි	ඡැසැලුවන්ස් යක	0 0 32
13263	කොටුවෙලුල්ලෙන්ස්	කි. ප්‍රමිතල	එම	1 2 10
13265	පැයලුළුන්සේ අසවැදුම්	කිමුල්කියදේද ප්‍රස්ථිර	කුම්ර	2 0 36
13266	පැයලුළුන්සේන්ස්	එම	ඡැසැලුවන්ස් යක	2 0 5
13268	පැයලුළුන්සේ	එම	පහක	0 3 5

නො.මිලර 13263, 13265 සහ 13266 තිමිකටිව අස්කරයන් රු. 75 බැංකියේ ; නො.මිලර 13254, 13256, 13258 සහ 13261 තිමිකටිව අස්කරයන් රු. 50 බැංකියේ ; නො.මිලර 13255 අස්කරයන් රු. 35 බැංකියේ ; නො.මිලර 13257 සහ 13259 අස්කරයන් රු. 25 බැංකියේ ; නො.මිලර 13268 අස්කරයන් රු. 20 බැංකියේ.

මෙම ඉඩම ගැන වැඩිදුර නා, රාණ සර්වීකරණය උග්‍රාධිකාරීන්හා යෙසේනේද දැනගත ගැකිලේ.

රාජාකර උග්‍රාධිකාරීන්හා යෙසේනේ ආණ්ඩුවලෙස,  
ඉවිරුරු ඉම ගරුත,  
මහසෙනු පිහිටුව මිලියන.

No. 1,852, C. P.

Colonial Secretary's Office,  
Colombo, March 25, 1902.

**O**N Wednesday, May 14, 1902, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up for sale or settlement, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.  
Preliminary plan 4,957. Village—Tispame. Extent.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	A. R. P.
13312	Punkayamedahena	Dewatapedigedora	Puncha of Kurampitiya Chena cleared	0 2 15
13313	Do.	do.	Garden (sweet potatoes)	0 0 20
13314	Do.	—	Patana	0 1 4
13315	Runakayamada	Dewatapedigedora	Puncha of Kurampitiya Paddy field	1 3 27
13316	Panakayamadahena	do.	Garden (sweet potatoes)	0 0 27

Upset price,—Lots 13,312, 13,313, 13,314, and 13,316, Rs. 20 per acre; lot 13,315, Rs. 50 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,852, C. P.

වත් 1902 කුටු මාර්තු මස 25 වෙනි දින කොළඹ  
මහෙසුනුහාරිස්ක්‍රේච්නාජ්සේනෝ කෘෂීකෝරුවෙදිය.

**ම**ධ්‍යම දියාවේ තුවර්ත්තියේ උපජක කළ සෑසෙන් විසින් මෙහි පැහැ සඳහන්වෙබ ආණ්ඩුව සාන්ස්ක්‍රිත අංශ  
වූවේ නියෝගවල ප්‍රකාර රුප වත් 1902 කුටු මාර්තු මස 14 වෙනි දිනටු බිඳු දෙලු 12ව තුවර්ත්තියේ කම්  
වේලියේදී තිරුමිකර අවබෝධිත වෙතැන් වෙතැන් වෙතැන් වෙතැන් වෙතැන් වෙතැන් වෙතැන්

මධ්‍යම දියාවේ තුවර්ත්තිය පළාතේ කොළඹ සෑසෙන් පිහිටා තිබෙන තිමිකු බෙලු.  
සිනියම 4,957. ගම—තිස්පැනෝ.

නො.	තුවමේ නම.	ඉල්පතිකාරක.	අඟදම.	මගක
13312	ප්‍රකාකාමඩ්සේක	කුරුව්‍යිපිලදේදේවකා:පේඩිංගඳරප්පා:	පේඩා	0 2 15
13313	එම	එම	එල්වත්වස්ක	0 0 20
13314	එම	එම	ප්‍රකාකා	0 1 4
13315	රුකුකායාමඩ්	එම	කුමුර	1 3 27
13316	ප්‍රකාකාමඩ්සේක	එම	එල්වත්වස්ක	0 0 27

කොළඹ 13312, 13313, 13314 සහ 13316 අන්කරකයේ රුපියලු 20 බැංසය.

කොළඹ 13315 අන්කරකයේ රුපියලු 50 බැංසය.

මධ්‍යම ඉඩම ගැඹු වැඩිදුර කාරණ සරවේශරජකරුලුන්හා, සෑසෙන්ගෙන්ද, විකිනීමේ කොළඹ ගැඹු ආණ්ඩුව තුවර්ත්තියේ උපජක කළ සෑසෙන් වෙතැන් දැකගත හැකිවේ.

රාජාතර උග්‍රාමාභය වෙතැන් සෑසෙන් අඟුව ගෙය,  
ඉවිරුව් ඉම් කරන්,  
මහෙසුනුහාරිස් වමික.

No. 1,853, C. P.

Colonial Secretary's Office,  
Colombo, February 25, 1902.

**O**N Wednesday, May 28, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Tumpane division of the Kandy District of the Central Province.  
Preliminary plan 5,007. Claimant—Crown. Extent.

Lot.	Village.	Name of Applicant.	Description.	A. R. P.
13406	Kobbegala	Iriyagahamagedara	Kiriwattuwa and Pina Forest	12 1 0

Upset price,—Rs. 35 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,853, C. P.

වත් 1902 කුටු මාර්තු මස 25 වෙනි දින කොළඹ  
මහෙසුනුහාරිස්ක්‍රේච්නාජ්සේනෝ කෘෂීකෝරුවෙදිය.

**ම**ධ්‍යම දියාවේ ගොරවනීකු එළඟක කළ සෑසෙන් විසින් මෙහි පැහැ සඳහන්වෙබ ආණ්ඩුව සාන්ස්ක්‍රිත ඉඩම්  
ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර රුප වත් 1902 කුටු මාර්තු මස 28 වෙනි දිනටු බිඳු දෙලු 12ව මග්‍යුවර  
කාවේරියේදී වෙතැන්දේසිකර විඩුණ්න්ව වෙතැන් වෙතැන් වෙතැන් වෙතැන් වෙතැන්

මධ්‍යම දියාවේ මග්‍යුවර පළාතේ තුවර්තිය සෑසෙන් විහිටා තිමිකු බෙලු එකක්.  
සිනියම 5,007. අඩිකිම සියලුම—ආණ්ඩුව.

නො.	තුවමේ නම.	ඉල්පතිකාරක.	අඟදම.	මගක
13406	කොබේගල	ඒරිකාකාමඩ්සේක	සිටිවත්තුවා සහ පිකා මුකාලාක	12 1 0

මධ්‍යම දියාවේ මග්‍යුවර රුපියලු 35 ප්‍රාන් පිවිසුම් සෑසෙන් විඩුණ්න්ව ඇඟුලුවා.

මේ ඉඩම ගැඹු වැඩිදුර කාරණ සරවේශරජකරුලුන්හා, සෑසෙන්ගෙන්ද, විකිනී මෙහි ගැඹු ආණ්ඩුව ආරු විනිශ්චයා විඩුණ්න්ව ඇඟුලුවා එළඟක කළ සෑසෙන් වෙතැන් වෙතැන්

රාජාතර උග්‍රාමාභය වෙතැන් සෑසෙන් අඟුවලෙස,  
ඉවිරුව් ඉම් කරන්,  
මහෙසුනුහාරිස් වමික.

## LAND SALES IN THE SOUTHERN PROVINCE

ඩී 1902 ක්‍රි ජයවර්ධන මස 7 වෙති දක කොමිටර 5,832 දරක ගැසුවීපතුවයේ නොමිටර 1,194 එකුනුම් කොමිසියේ පෙනෙකු 1902 ක්‍රි මාර්තු මස 21 වෙති දකුනු සිකුරාද, ගාල්ලලේ කාවිලේරියේ එකුනුම් ආයිඩ්කර නිවුන ඉවම් 1902 අප්‍රේල් මස 11 වෙති සිකුරාද, දෙවල් දෙලකට ගාල්ලේ කාවිලේරියේදී වෙන්දේසිකරණව යෙදෙනවා ඇත.

ගරුකර උනුමානන්වහකන්සේයේ අඟුවලෙස,  
ඉම්බිරාර්ඩ් ඉම් කරන්,  
මහසෙනුනාරිස් වේති.

T is hereby notified that the sale of lands in Galle District fixed for Friday, March 21, 1902, at 12 noon, at the Galle Kachcheri, appearing under No. 1,194 in the Government Gazette No. 5,832 of February 7, 1902, is postponed Friday, April 11, 1902, at the Galle Kachcheri, at the same time.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,212, s. p.

Colonial Secretary's Office,  
Colombo, March 13, 1902.

ON Wednesday, May 28, 1902, and the following days, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at the Dikwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-seven allotments of land situated in the Wellaboda[pattu of the Matara District of the Southern Province.

Preliminary plan 5,484.

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent.		
				A.	R.	P.
12717	Ketakalagahahena or Gorakagahahena	Uda Aperekka	Chena	5	1	11
12718	Ketakalagahadeniya-atmaga	do.	do.	4	1	38
			Preliminary plan 5,486.			
12739	Galpottehena	Uda Aperekka	Citronella	2	0	17
12740	Do.	do.	do.	0	2	18
12755	Alakolaliyadda	do.	do.	1	0	38
12763	Balanamullehena	do.	Chena	1	2	35
12768	Kurunduhena	do.	Citronella	1	1	8
			Preliminary plan 5,496.			
12807	Kadawedduwegewattedeniya	Uda Aperekka	Paddy field	0	0	8
12808	Doledeniya	do.	do.	0	1	0
12809	Do.	do.	do.	0	1	4
12813	Batuwattahena or Millagahawattahena	do.	Chena	16	3	18
12813½	Do.	do.	do.	1	3	34
Y 593	Pallepottekumbura	do.	Paddy field	0	3	2
			Preliminary plan 5,498.			
12852	Abittaralagedeniya	Palle Aperekka	Paddy field	3	1	15
12854	Pattuweralagehena	do.	Jungle	2	1	30
12858	Kekunagahahena	do.	do.	3	0	2
			Preliminary plan 5,510.			
12892	Gammadugoda or Vitaranagehena	Palle Aperekka	Cleared land	2	2	16
			Preliminary plan 5,633.			
13448	Paragahahena	Bambarenda	Patana	2	0	28
			Preliminary plan 5,644.			
13474	Wewahena	Bambarenda	Jungle	2	0	23
13475	Do.	do.	Garden	0	1	22
13476	Bewumehena or Ganimehena	Urugamuwa	Yams	1	0	20
			Preliminary plan 5,648.			
13517	Odeatmaga	Dandeniya	Chena	2	2	8
13518	Medakuttiyehena	do.	do.	0	2	1
13519	Do.	do.	Citronella	0	3	39
13520	Gahalakola-areatmaga	do.	Garden	2	0	20
13521	Paragahahena	do.	do.	1	0	6
			Preliminary plan 5,707.			
13799	Etadiyaredeniya	Parawahera	Field	0	0	10
13800	Do.	Naotunna	do.	0	0	9
			Preliminary plan 5,814.			
14233	Henegedarakahataghahahena	Diyagaha	Chena	2	0	15
14234	Do.	do.	do.	9	0	32
			Preliminary plan 5,862.			
14590	Karandahena	Batagama	do.	4	2	24

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent.
				A. R. P.
14890	Ikkewehena alias Amburukkewatta	Urugamuwa	Citronella	1 0 26
14891	Do.	do.	do.	0 0 6
14892	Ikkewehena	do.	Chena	0 0 28
15159	Hinduruhena or Puwakgahamada-walakela	Palle Aparekka	Jungle	4 3 0
15178	Ukgodahena	Palle Aparekka	Citronella	0 2 15
12642	Ihalawewatmaga	Kadawedduwa	Citronella	2 0 36
12643	Do.	do.	do.	2 0 23
12647	Do.	do.	Jungle	0 1 27
12648	Do.	do.	Citronella	1 1 2
12649	Do.	do.	do.	1 3 12
12651	Do.	do.	do.	2 1 36
12652	Weewalehena	do.	do.	8 0 20
12653	Do.	do.	Citronella and chena	3 2 12
12660	Etambagahahena	do.	Citronella	2 3 28
R 593	Pillehena or Wawulgalahena	do.	do.	1 3 37
S 593	Asamodaganhena or Wawulgalahena	do.	do.	3 2 21
12661	Asamodaganhena	do.	do.	1 2 8
12662	Do.	do.	do.	3 0 29
12663	Randeniyagewa ta	do.	do.	0 1 23
12664	Wadiyagewattat	do.	do.	0 3 4
12665	Kajjugahahena or Etambagahahena	do.	Chena	0 1 30
12666	Do.	do.	Citronella	0 3 35
12667	Do.	do.	Chena	2 3 20
12668	Abaybalalamayagewatta	do.	Citronella	1 0 19
12670	Gurugewatta	do.	do.	0 1 15
12671	Wawulugahahena	do.	do.	0 0 28

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,212, S. P.

වසි 1902 කුටු මාර්තු මය 13 වෙති දින කොළඹ  
මහැසුනු රීස්ස්දූරුණු නේසේනේ කස්සයෝගිලිය.

දෙනු ලබම් මාකර දිස්ත්‍රික්කේ උපත්ස්‍යකුදුවයා, තේස් එකිනෙ වෙති පැහැ සඳහන්වෙන ආණුවුව සංඛ්‍යාව  
දෙමු අන්ත්‍රාවේ තියෙකුවල ප්‍රකාරව වසි 1902 කුටු මාර්තු මය 28 වෙති දිනට බිඳු දවල් එකට පැහැවාව  
දෙනු ඇතුළුලේ කානු යමේදී වෙනුදේශීර එකුතෙන්ට ගෙදෙනවා ඇතු.

දෙනු ලබම් මාකර පලාදේ වැළැඳුව පස්වුම් පිසිවා තිබෙන තිමිකාලේ 57ක.

කො.	ඉවමේ හම.	සිනියම 5,484.		මහන.
		හම.	අණධම.	
12717	කැවකාලුගකජේක හෝ කොඩි ගොරුගකජේක හෝ	උච්චපයෙක	ඡේක	5 1 11
12718	කැවකාලුගකජේක හෝ	උච්චපයෙක	ඡේක	4 1 38
12739	ගල්පොඩ්ජේක	උච්චපයෙක	පැශිරි	2 0 17
12740	ඡේක	ඡේක	ඡේක	0 2 18
12755	අලුකොලුගද්ද	ඡේක	ඡේක	1 0 38
12763	බලුකුලුල්ලෙගක	ඡේක	ඡේක	1 2 35
12768	කුරුදේශක	ඡේක	පැශිරි	1 1 8
12807	කඩවැදුලුවෙන්වත්තේ දෙනිය	උච්චපයෙක	කුහුර	0 0 8
12808	දෙනැල්ලෙනිය	ඡේක	ඡේක	0 1 0
12809	ඡේක	ඡේක	ඡේක	0 1 4
12813	බුවත්තුකජේක හෝ ප්‍රස්ථා මුලුලුගකජේක	ඡේක	ඡේක	16 3 18
12813½	ඡේක	ඡේක	ඡේක	1 3 34
Y 593	පල්පෙළජේක හෝ ප්‍රස්ථා	ඡේක	කුහුර	0 3 2
12852	අතිස්කරුගැන්දනිය	පල්පෙළජේක	ඡේක	3 1 15
12854	පස්වුවෙරුගැන්සේක	ඡේක	බැදිද	2 1 30
12858	කැකුගකජේක	ඡේක	ඡේක	3 0 2

නො.	ඉඩමේ නම.	යම.	අයදම.	මගෙ. අ. රු. ර.
		සිනියම 5,510.		
12892	තම්මූලාධාරී හොඨොන් ජ්‍යාරංගයෝගය	පල්ලේඅපරියෝග සිනියම 5,633.	ඡැලිකරප ඉඩම	2 2 16
13448	පරිකාශේය	බවරියද සිනියම 5,644.	පත්‍ර	2 0 28
13474	වැවුන්ත එම	බවරියද එම	බැද්ද ව්‍යුත	2 0 23 0 1 22
13475	වැවුන්ත එම			
13476	වැවුන්ත හොඨොන් ගම්මුමේසේය	උරුගමුව සිනියම 5,648.	අල	1 0 20
13517	මිශ්චිජ්‍යාමය	දැඩියිය	සේය	2 2 8
13518	මැදකුවියෝගය	එම	එම	0 2 1
13519	එම	එම	පැහිරි	0 3 39
13520	යකුලුකාලාරේ අස්ථය	එම	ව්‍යුත	2 0 20
13521	පරිකාශේය	එම	එම	1 0 6
		සිනියම 5,707.		
13799	ඇට්ටියරුදෙනිය	පරිවාර	ඛතුරු	0 0 10
13800	එම	කාබුලුවය	එම	0 0 9
		සිනියම 5,814.		
14233	ජ්‍යාරියෝග සාකච්ඡායෝගය	දිඟයක	සේය	2 0 15
14234	එම	එම	එම	9 0 32
		සිනියම 5,862.		
14590	කරදාසේය	බටයම	එම	4 2 24
		සිනියම 5,922.		
14890	ඉක්කාවේසේය හොඨොන් ඇට්ටියෝගවත්සය	උරුගමුව	පැහිරි	1 0 26
14891	එම	එම	එම	0 0 6
14892	ඉක්කාවේසේය	එම	සේය	0 0 28
		සිනියම 5,979.		
15159	කිදුරුසේය හොඨොන් ප්‍රවාන ගෙවෘතුලුවලේ	උබපරියෝගය	බැද්ද	4 3 0
		සිනියම 5,985.		
15178	උක්කාවේසේය	පල්ලේ අපරියෝගය සිනියම 5,477.	පැහිරි	0 2 15
12642	ඉක්කාවේසේය	කටවැදුව	එම	2 0 36
12643	එම	එම	එම	2 0 23
12647	එම	එම	බැද්ද	0 1 27
12648	එම	එම	පැහිරි	1 1 2
12649	එම	එම	එම	1 3 12
12651	එම	එම	එම	2 1 36
12652	විවේසේය	එම	එම	8 0 20
12653	එම	එම	පැහිරි සහ සේය	3 2 12
12660	ඇට්ටියෝගයේය	එම	පැහිරි	2 3 28
R 593	පිලුවලුයේය හොඨොන් වැවුලුගලුයේය	එම	එම	1 3 37
S 593	අයෝරිදායනේසේය හොඨොන් වැවුලුගලුයේය	එම	එම	3 2 21
12661	අයෝරිදායනේසේය	එම	එම	1 2 8
12662	එම	එම	එම	3 0 29
12663	රංදෙසියෝගවත්සය	එම	එම	0 1 23
12664	වාචියෝගවත්සය	එම	එම	0 3 4
12665	ක්‍රේඛු සහ සේය හොඨොන් ඇට්ටියෝගයේය	එම	සේය	0 1 30
12666	එම	එම	පැහිරි	0 3 35
12667	එම	එම	සේය	2 3 20
12668	අයෝරිඛාලනයායෝගවත්සය	එම	පැහිරි	1 0 19
12670	ඇට්ටියෝගය	එම	එම	0 1 15
12671	වැවුත්තකාසේය	එම	එම	0 0 28

ක්‍රේඛු මල අස්ථිරව රුපියල් 10 අයේ සිට 100 දක්වා ඉඩමේ කුලකු මියව.

මෙම ඉඩමේ ගැන වැකිරීර කාරණ පර්විතයාර්ථකාලුන්හා සේයෙන්ද, පිකිනිමේ හොඨොන්ද ගැන කාරණ මාතර උප්පින්සාලුවයායෝගයේන්ද දුනාගන්ට පුද්වන.

ගරුකර උතුම් කාවච්ඡායෝගයේ අඟ්‍ය උග්‍ය,

ප්‍රමිත්‍යා ඉම් කරුව,  
මහසෙහුවාරිස් වමින.

No. 1,213, S. P.

Colonial Secretary's Office,  
Colombo, March 13, 1902.

**O**N Wednesday, May 28, 1902, and the following days, at 12 noon, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his office at Tihawa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-eight allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Preliminary plan 4,954.—Tihawa.		Upset Price per Acre.
				Applicant—Crown.	Extent. A. R. P.	
14257½	Jinaratna Unnansegewatta	Crown	Cocoanut garden		0 2 18	40
				Preliminary plan 5,811.—Tellulla.		
14230	Mahakaluwagewatta	Crown	Garden	Applicant—Crown.	1 1 2	40
				Preliminary plan 5,866.—Tihawa.		
14649	—	Crown	Reservation for road	Applicant—Crown.	0 0 37	10
14650	Siyambalaghawawatta	do.	Garden		1 0 0	40
14651	Malitangahawawatta	do.	do.		0 3 24	40
				Preliminary plan 5,870.—Magama.		
14665	Kohombagahawawatta	Crown	Garden	Applicant—Crown.	1 0 8	40
14666	Malitangahawawatta	do.	do.		0 1 25	10
				Preliminary plan 5,872.—Magama.		
14668	Julgahawawatta	Crown	Garden	Applicant—Crown.	0 3 15	40
14669	Kohombagahawawatta	do.	do.		1 0 4	40
				Preliminary plan 5,813.—Ridiyegama.		
14231	Kongahawawatta	Crown	Garden	Applicant—Crown.	2 2 13	10
14232	Do.	do.	Forest reservation		1 1 12	10
				Preliminary plan 5,338.—Magama.		
11798	Karijjawalakumbura	Crown	Paddy field	Applicant—Crown.	9 2 14	40
				Preliminary plan 5,339.—Magama.		
11799	—	Crown	Garden	Applicant—Nil.	0 0 32	20
11800	Gulugahawawatta	Z. A. Cassim	do.		0 1 25	20
				Preliminary plan 5,339.—Magama.		
11801	Erandugahamulanekumbura	Crown	Paddy field	Applicant—Crown.	0 0 38	40
				Preliminary plan 5,339.—Magama.		
11802	Udumullekumbura	Crown	Paddy field	Applicant—Nil.	1 0 4	20
11803	—	do.	Garden		0 1 12	20
11804	Pallemullekumbura or Ilukkoratuwekumbura	do.	Paddy field		0 1 19	40
				Preliminary plan 5,340.—Magama.		
11805	Ilukkoratuwekumbura or Mawatakumbura	Crown	Paddy field	Applicant—Crown.	5 3 30	40
				Preliminary plan 5,340.—Magama.		
11806	Landekumbura	Crown	Paddy field	Applicant—Nil.	0 1 18	40
				Preliminary plan 5,340.—Magama.		
11807	Kongahakumbura	Crown	Paddy field	Applicant—Crown.	2 1 38	40
				Preliminary plan 5,340.—Magama.		
11808	Urumuttethewakumbura	Crown	Paddy field	Applicant—Nil.	0 0 18	40
11809	Debaragahakumbura	do.	do.		0 0 18	40
				Preliminary plan 5,340.—Magama.		
11810	Julgahamulanekumbura	Crown	Paddy field	Applicant—Crown.	6 3 30	40
				Preliminary plan 5,340.—Magama.		
11811	Dimbulgodaralagekumbura	Crown	Paddy field	Applicant—Nil.	0 3 16	20
11812	Tettuwagemulanekumbura	do.	do.		1 0 34	10
11813	Kamatgodakumbura	do.	do.		0 2 20	20
11814	Pattiyakumbura	do.	do.		0 1 10	10
11815	Maharodiwalakumbura	do.	do.		0 1 7	20
				Preliminary plan 5,340.—Magama.		
11816	Maharodiwalakumbura	Crown	Paddy field	Applicant—Crown.	0 2 30	40
				Preliminary plan 5,340.—Magama.		
11817	Puhujulekumbura	Crown	Paddy field	Applicant—Crown.	1 2 19	50
11817½	Do.	do.	do.		0 0 24	50
				Preliminary plan 5,340.—Magama.		
11818	Puhujulekumbura	Crown	Paddy field	Applicant—Nil.	0 1 5	50
				Preliminary plan 5,340.—Magama.		
11819	Dilensuwagekumbura	Crown	Paddy field	Applicant—Crown.	1 0 5	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Upset Price
				A. R. P.	per Acre. Rs.
11820	Punchiakurugodagodella	Preliminary plan 5,341.—Akurugoda. Applicant—W. P. Cornelis Appu.	Crown Low jungle	0 3 37	15
11821	Punchiakurugodagodella	Crown Applicant—Nil.	Low jungle	0 0 32	15
11822	Kadewatta	do.	Garden	0 1 38	50
11823	Punchiakurugodagodella	do.	Open land	0 0 26	50

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,213, S. P.

ඉත් 1902 කුටු මාරුතු 13 ලද වෙනි දින කොළඹ  
මැසැනුකාරීස්ලන්හා තේසේනේ කන්නොරුවේදිය.

ග්‍රෑ මිතියෙන් පළාතේ උපංචිත කළුන්හා නිසේ පිශින් මෙහි පාහක සඳහන්වෙයා ආණ්ඩුව සඳහන් ඉඩි  
ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර රැකව වත් 1902 කුටු මායි මය 28 වෙනි දින බිඳු දෙනු 12ව පාහක ප්‍රාග්ධන  
ද්‍රව්‍යවලදී නියව කාඩ්‍රයම්දී වෙතදේසිකර විඛානයට හෝ බිඳුම්කරන්ව යෙදෙනාවා ඇුතු.

දෙනු ඇතු දියාමේ මිතියෙන් පළාතේ මායි ප්‍රතිඵල තොටියියයේ පිශින් නිවෙය තිමිකුවේලි 38ක්.

සිනියම 4,954. නියව. අයිතිකම සියලුහා—ආණ්ඩුව.

නො.	ඉඩිමේ නො.	ඉඩ්ලමකාරකා.	අඟඳල.	මයය.	
				අ. රු. ප.	රු.
14257½	පිහාර්තුලුවහා තේසේන් වස්ක	ආණ්ඩුව සිනියම 5,811. මෙල්ප්‍රේල්.	පොලුවයක වස්ක	0 2 18	40
14230	මකාඩවල් වස්ක	ආණ්ඩුව සිනියම 5,866. නියව.	ආණ්ඩුව පාරට ඉසිරිකරප තිම	1 1 2	40
14649	—	ආණ්ඩුව	පාරට ඉසිරිකරප තිම	0 0 37	10
14650	සිංහල ගෙවන්ක	එම	එම	1 0 0	40
14651	මලින්යකාවන්ක	එම	එම	0 3 24	40
14665	කො, කො, ඕනෑම වන්ක	ආණ්ඩුව	එම	1 0 8	40
14666	මලින්යකාවන්ක	එම	එම	0 1 25	10
14668	ප්‍රලේකාවන්ක	එම	වස්ක	0 3 15	40
14669	කො, කො, ඕනෑම වන්ක	එම	එම	1 0 4	40
14231	ශේෂකාවන්ක	ආණ්ඩුව සිනියම 5,813. රිදියෙම.	වස්ක	2 2 13	10
14232	එම	ආණ්ඩුව	කාන්තුම් කුඩාල	1 1 12	10
11798	කරිජ්ජවලකුවුර	ආණ්ඩුව	කුඩාල	9 2 14	40
11799	—	—	වස්ක	0 0 32	20
11800	ඉඩ්ලමවන්ක	අයිතිකම සියලුහා—ඉඩුව. ඒ. කා.සිම්.	වස්ක	0 1 25	20
11801	ඡැලුයකමුලුවෙන්කුවුර	අයිතිකම සියලුහා—ආණ්ඩුව.	වස්ක	0 0 38	40
11802	මුහුල්ලේකුවුර	ආණ්ඩුව	කුඩාල	1 0 4	20
11803	—	—	එම	0 1 12	20
11804	පළ්ලේවුල්ලේකුවුර කො, කො, නු ඉඩ්කො, රෙඛුවෙමේ	ආණ්ඩුව	වස්ක	—	—
11805	ඉඩ්කො, රෙඛුවෙමේ කුඩාල	—	කුඩාල	0 1 19	40
11806	කො, නු මාවක කුඩාල	ආණ්ඩුව	එම	5 3 30	40
11807	ශේෂකාවන්කුවුර	—	එම	0 1 18	40
11808	දුරුවුන්දෙන්වෙන්කුවුර	ආණ්ඩුව	එම	2 1 38	40
11809	දෙබිරුකාවන්කුවුර	—	එම	0 0 18	40
11810	ප්‍රලේකාවන්කුවුර	—	එම	0 0 18	40
11811	දෙමුල්හෙබිරුවෙන්කුවුර	ආණ්ඩුව	එම	6 3 30	40
11812	මෙස්වුවෙන්වුලෙන්කුවුර	—	එම	0 3 16	20
11813	කම්ජ්ජාබකුවුර	—	එම	1 0 34	10
			එම	0 2 20	20

				காண்சேரி வளிமாகம்		தனிகரம்.	
கோ.	ஒவியேறி கடி.	ஒல்லமிகுரசு.	அன்றை.	கடி.	ஏ. ரூ. ப.	ரூ.	
11814	ப.விதிகைக்குரிர	—	குரிர	0	1 10	10	
11815	மகாராஜிவல்லக்குரிர	—	உம்	0	1 7	20	
11816	உம்	அன்றை	உம்	0	2 30	40	
		கிடைக்க 5,340.					
11817	ப.ஞாப்ரக்ளங்குரிர	அன்றை	உம்	1	2 19	50	
11817½	உம்	உம்	உம்	0	0 24	50	
11818	உம்	உம்	உம்	0	1 5	50	
11819	டீ.உ.ஷ.குவா.ஏ.குரிர	உம்	உம்	1	0 5	50	
		கிடைக்க 5,341. அந்தாகே வி.					
11820	ப.விதிகரு.கை.விகை.வி.	விகிதில. பி. கை.ரண்ஜித்	அரபு	பூதிவீட்டு	0	3 37	15
	எ.கை	—	—	உம்	0	0 32	15
11821	உம்	—	—	—	0	1 38	50
11822	காவிரிவங்க	—	வங்க	—	0	0 26	50
11823	ப.விதிகரு.கை.விகை.வி.ஏ.கை	—	உழுது	—	—	—	—

തരിക്കര ദ്രോമ, കണ്ണലക്കണ്ണങ്ങൽ ആജ്ഞാവകുലയ്

ବୁଦ୍ଧିରେତ୍ତି ବୁଦ୍ଧି କରନ୍ତି,  
ମହାସେଣାବୁଦ୍ଧିରେତ୍ତି ଉପରିକ.

No. 1,214, S. P.

**Colonial Secretary's Office,  
Colombo. March 13. 1902.**

**O**N Tuesday, April 29, 1902, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Nineteen allotments of land situated in the Talpe patti division of the Galle District of the Southern Province.

Preliminary plan 5,182.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Open Face per Acre.
				A.	R.	P.	
X 575	Hiyare	Illukketiyawatta	Owita	0	0	8	10
Y 575	Do.	do.	Owita with kadju trees	1	0	2	10
Z 575	Do.	do.	Garden	0	2	32	10
11090	Pilana	Kerenketiyabedda	Jungle	1	1	33	100
11091		Amukotukanda	do.	2	1	32	10
A 576		Amukotuwatta	Owita and jungle	0	0	26	10
11092		Kerenketiyabedda	Jungle	1	0	20	100
11093		do.	do.	1	3	36	100
11094		do.	do.	1	0	9	100
B 576		Kettakelagahawatta	Cocoanut 7 years old and house	0	1	10	100
Preliminary plan 5,583.							
13316	Hiyare	Dolaihalakanda-addaraowita	Owita	0	1	0	10
13317	Do.	Dolaihalakanda-addarakumbura	Field	0	0	3	10
13318	Do.	do.	do.	0	0	5	10
Preliminary plan 5,577.							
13303	Kabaragala	Indurekanda	Garden	0	1	8	10
Preliminary plan 5,637.							
13452	Hiyare	Tunddekanda or Dikdeniyagoda	Chena	0	0	28	50
13453	Do.	Dikdeniya	Paddy field	1	1	4	100
13454	Do.	do.	Deniya	0	0	5	50
Preliminary plan 5,831.							
14287	Hiyare	Kudawitaegodawatta	Jungle	0	2	18	10
14288	Do.	do.	Cleared land	0	0	12	10

**Lots 11,090, 11,092, 11,093, 11,094, B 576, 13,452, 13,453, and 13,454** are supposed to contain plumbago.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,214, S. P.

වම් 1902 කටු මරු මස 13 වෙකි දින ඉකාලං  
මහයෙහුතාරිස්දේශනාත්‍යාච්‍යාරීයිය.

දකුණු දියාවලි ගාලු පලාතේ කළුපෙපස්තුවේ කොට්ඨාසය පිහිටි තීමෙන විමිකුවලි 19ක්.

		കിലീമും 5,182.	ഓൺസർക്ക് ക്രെഡിറ്റ്		
ക്രോ.	അമ.	ഉച്ചിതമും ക്രമ.	അപ്പെട്ടിൽ.	മുകളി.	ഇംഗ്ലീഷ്
X 575	ക്രിക്കറ്റ്	കുലിക്കുപ്പൈക്കവല്ലങ്ങൾ	ക്രിപ്പിൽ	0 0 8	10
Y 575	അമ	അമ	ക്രപ്പരജ്ഞനീബേഖ ലഭ്യകൾ	1 0 2	10
Z 575	അമ	അമ	ലഭ്യകൾ	0 2 32	10
11090	പിലാക്ക	കേരേണ്ടയുറിയ വിവർ	കുലേൽ	1 1 33	100
11091	അമ	അമ്പ്രക്കോമ്പിക്കവല്ലങ്ങൾ	ക്രിപ്പിൽ അമ	2 1 32	10
A 576	അമ	അമ്പ്രക്കോമ്പിക്കവല്ലങ്ങൾ	ക്രിപ്പിൽ സഹ കുലേൽ	0 0 26	10
11092	അമ	കേരേണ്ടയുറിയ വിവർ	കുലേൽ	1 0 20	100
11093	അമ	അമ	അമ	1 3 36	100
11094	അമ	അമ	അമ	1 0 9	100
B 576	അമ	കൊവിക്കാലുകളവല്ലങ്ങൾ	കേരേണ്ട സഹ എബാൾക്കർ നീബേഖ ലഭ്യകൾ	0 1 10	100
		കിലീമും 5,583.			
13316	ക്രിക്കറ്റ്	ഡെലോക്കൽക്കവല്ലം അടൈറ ക്രിപ്പിൽ	ക്രിപ്പിൽ	0 1 0	10
13317	അമ	ഡെലോക്കൽക്കവല്ലം അടൈറ ക്രിപ്പിൽ	ക്രിപ്പിൽ അമ	0 0 3	10
13318	അമ	അമ	ക്രിപ്പിൽ അമ	0 0 5	10
		കിലീമും 5,577.			
13303	ക്രിക്കറ്റ്	കുപ്പുരേക്കവല്ലം	ലഭ്യകൾ	0 1 8	10
		കിലീമും 5,637.			
13452	ക്രിക്കറ്റ്	ഭൂമാനീഖ്യവല്ലം ക്രോ.ക്രോ.അ ദിന്ന് ദേവനിഃബന്ധം	ദേവനിഃബന്ധം	0 0 28	50
13453	അമ	ദിന്ന് ദിന്നില്ല	ക്രിപ്പിൽ	1 1 4	100
13454	അമ	അമ	ഡെവില	0 0 5	50
		കിലീമും 5,831.			
14287	അമ	കുലിപ്പിൽ അയോ, ലഭ്യകൾ	കുലേൽ	0 2 18	10
14288	അമ	അമ	എൻസിലൈറ്റ് ബേബ്ലി	0 0 12	10

ஒன் பில் 11090, 11092, 11093, 11094, B 576, 13452, 13453 கீ 13454 குவெத்து தீவிரம் நிறைவேலி விடுவது கூடும்.

**දුන්කිවලයි.**—මෙම ඉඩම්වලට යම්කිසි අධිකීක්ෂණ ආයුරූප කළුපකාරක යම් අයවලුන් මියින බුද්ධයේ අධිකීක්ෂණ සාක්ෂි ජ්‍යෙෂ්ඨතා දැඟී ඉදිරිපිටියේ මක්කුම දැඟීදී පෙන්ව, සිව්‍යාච්චය දෙනු ලබයි.

මෙම ඉඩම් ගැනීම් වූ යිදුර කාරණ සර්වීමියර්පකරුලුබඳු හේසේගෙනඳු, මිකිනිමේ කොෂජලේසි ගැනීම් තුරුනු නොදු එහි එක්ස්ප්‍රෝ ප්‍රාග්ධනයෙහි නිපුණතාවය නිස්පෑටු කළ තුළු හිතියි.

---

No 1215 s p

**Colonial Secretary's Office,**

Columbo, March 18, 1902.

ON Tuesday, May 13, 1902, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighteen allotments of land situated in the Gangaboda pattu, Bentota-Walallawiti korale, and Hinidum pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 703.—Gangaboda pattu.  
Applicant—Nil.

Applicant—Nil.					Upset Price per Acre.		
Lot.	Village.	Name of Land.	Description.		Extent.	A. R. P.	Rs.
6041	Gammeddagoda	Allewattagodabedda	Jungle		1	1 0	10
6042	Do.	Applicant—M. D. Silva, P. O.			0	1 32	10
Q 273	Do.	Ambagahawatta	Jungle		0	1 24	10
G 274	Do.	Applicant—Hunuvidanage Davith.			0	3 12	10
U 276	Do.	Lindagawawatta	Jungle		0	0 18	15
J 277	Nagoda	Widanagedarawatta	do.		0	0 37	10
		Galtullagodella	Owita		0	2 0	15
		Diyangahawatta	Garden				
		Tenairawalaowita	Owita				
Preliminary plan 1,861.—Gangaboda pattu.							
4371	Gammeddagoda	Applicant—M. Mathes de Silva.		Rambukpotabedda	Low jungle	2 0 3	15
4374	Uduwelivitiya	Applicants—K. Nicholas and W. Andris Appu.		Gonanpannabedda	Owita	0 3 13	15

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
5923	Baddegama	Preliminary plan 2,889.—Gangaboda pattu. Applicant—Yatanalagaha Patirnange Seadoris. Kosgahagodella	Garden	0 1 8	10
12633	Hattaka	Preliminary plan 5,474.—Bentota-Walallawiti korale. Punchi Indikanda	Jungle	23 2 38	100*
		Preliminary plan 2,906.—Bentota-Walallawiti korale. Applicant—Cornelis Block, P. O., Pitigala.			
6012	Pitigala	Amukanattahena	Owita	0 0 31	10
12463	Wattehena	Preliminary plan 5,443.—Bentota-Walallawiti korale. Galpotte-clapahalaowita Field		2 1 30	50*
		Preliminary plan 5,522.—Hinidum pattu.			
13007	Habarakada	Maduragoda Watawila	Patana	3 2 37	50*
13008	Do.	Maduragodakottaedara-			
		godella	do.	1 2 15	50*
13009	Do.	Maduragodakottapaula	do.	2 2 13	50*
		Preliminary plan 5,530.—Hinidum pattu. Applicant—K. Hewa Appu de Silva.			
13029	Wirapana	Suvendavalipottadeniya	Suitable for paddy	2 1 8	10
L 524	Do.	Suvendavalipottawatta	Garden	1 0 6	10
		*Lands containing plumbago.			

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,215, S. P.

වත් 1902 කටු මාර්තු මි 18 වෙනි දහ කොළඹ මහසෙනුහාරිස්දාල් නායු සේනෙ කඩයැරුවේදීය.

දකුණු දියා, වේ ගාලු පෙන් ගත්ව එපත්තියෙහි බෙන්ඩර වලෝලාරිටිකෝරලේ සහ සියලුම පෙනු  
කෙනු, විවිධ පිළිබඳතා තුළු 18ක්.

### സിനിക്കമ് 703. കുട്ടാംഗവിപ്പന.

ଅକ୍ଷେତ୍ରରଙ୍ଗକ  
ବୀଜୁପ୍ରେର୍

\* මෙයිරන් සිංහලය ඉඩම්.

නො.	ගම.	ඉඩිකම් නම.	අනු ම.	මහය.	මුදල.
		සිනියම 5 530. ඉත්ත්තිකාරක—සේ. සේවා අංශ හි. සිල්වා.		අ. රු. ප.	රු.
13029	පිරපාක	සූද්‍ය දෙපාලීය දෙපාලීය දෙපාලීය	කුඩා ඉටට යැංගන ඉඩිම	2 1 8	10
L 524	ඡම	වන්ද වන්ද	වන්ද වන්ද	1 0 6	10*

මෙම ඉඩම් කුබේලිවලට අයිතිවාසිකම් කියා හිරිය යම් අගෙන් ඇශ්‍රකම් මිනු විසින් මෙම විසින්මේ දිනෙකදී එව අයිතිවාසිකම් කියා නිබෙන තීපු යනාදිය දකුණු පලුවෙන් මහජන ප්‍රජාත්‍යාගයෙන් පෙන්න, සිංහලට තිබුණ.

കരുക്കര ദ്രോംാക്സ് വകുപ്പേണ്ടെങ്കിൽ അഞ്ചല ലൈ,

ବୁଦ୍ଧିରେଣ୍ଟି ବୁଦ୍ଧି କରିବ,  
ମନଜେନ୍ତ୍ରକାରିଙ୍କ ଲମ୍ବି.

No. 1,216, S. P.

Colonial Secretary's Office,  
Colombo, March 22, 1902.

**O**N Wednesday, May 14, 1902, at 12 noon, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his office in Hambantota Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Hambantota town of the Magam pattu of the Southern Province.

## Preliminary plan—Hambantota town plan.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Z	Hambantota town	The Roman Catholic Bishop of Galle	Crown	Bare land	1 3 4

**Upset price,—Rs. 10 per acre.**

NOTE.—Any persons considering that they have any claims to this land are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,216, S. P.

වස් 1902 කටු මිනින්දො මෙයි 22 වෙනි දින කොළඹ  
මහයෙකාධිස්ථානය යෝගී ක්‍රියාත්මක වේ.

କୁଣ୍ଡଳିଙ୍କ, ଲେ କାଳିବନଦେହୀ, ପାର୍ଶ୍ଵାତ୍ସେ ଦ୍ଵାରାଶର୍ଷନବନାନ୍ଦନଙ୍କ, ଯକ୍ଷରେ ଲିଙ୍ଗକୁ ମେଳି ପାହନ ଖାଦ୍ୟକୁ ଲେବା ଥାଣେବୁଲା ଏହି ଉପରେ ଥାଣେବୁଲେ କିମ୍ବେଳାଲ୍ ପାର୍ଶ୍ଵରାଧର ପାଇଁ 1902 ଜାନୁଆରୀରେ ମେତା 14 ବେଳୀ ଦିନକୁ ବିଦ୍ୟୁତ୍ ଦିଲ୍ଲି ଦେଲାରେ 129 ଏମି ବିଦ୍ୟୁତ୍ ପାଇଲେବିରାଜେନ୍ଦ୍ର ଲେବନ୍ଦେଶ୍ଵିକର ଲିଙ୍ଗକୁ ନାହିଁ କେବୁ କୌରା ମିଶ୍ର ମିଶ୍ରରାଧର ପାଇଁ ଯେବେଳେଲା, ଆହୁ.

දැක්ඇතු දියාගේ මාගම්පන්සුව පලාත්තේ කම්මියෙහෙ, ව්‍යවර කොළඹයේ පිහිටි නීතිඛන තිමිතා බෝලෝන්.

**ଓଲ୍ଡିକିଟିଯାମ = । ତାତିବିଶ୍ୱାସାପନ୍ଥିରେ କିନିକି**

**දුෂ්චිමයි.**—මෙම ඉඩවලව එකීකී පසේනීකමන් ඇතුළුයි කළුපතා, කරණ යම්කීකී කොළඹව මෙයින් දැඩුම් දැනුවන් විවෘත උප්පනායුන්හා, යෝගේ ඉදිරිපිට මූල්‍යයෙන් අයිත්වා, සිංහල සහ ස්කෑට්‍රෝවා සිටිතු ලෙස වැඩි.

මෙම ඉඩම් ගැන වූ විදුර කාරණ සර්වීකර් ජනරාල් දුන්ස් ඩේපෝර්තමේන්තු, ඉඩම් විකිනීමේ කොන්දේසි ගැන වූ විදුර කාරණ ගම්බවයෙකා ව පලාතේ උපජ්‍ය වත්තලුවයා ඩැංස්ගෙන්තු නියම හා තිබේ.

ଅର୍ଥାତ୍ କୌମାଣିକାନ୍ତଙ୍କେ ଯୁଦ୍ଧ ହେଲା.

ବୁଦ୍ଧିରେ କାହାରେ  
ବୁଦ୍ଧିରେ କାହାରେ

## LAND SALES IN THE EASTERN PROVINCE.

No. 871, E. P.

Colonial Secretary's Office,  
Colombo, March 18, 1902.

ON Tuesday, May 20, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
87480	Kattankudi	A. Ismalevvai	Panaiyadittona	1	1 18	10 0
			Preliminary plan 1,176.			
2151	Pillaiyaradi	N. Parasiramar	Veppaditturaikkadu	3	0 29	10 0
2152	Do.	General sale	do.	3	3 10	10 0
2153	Do.	S. Kanapatiyar	do.	1	3 15	10 0
2157	Kottukkulam	S. Vairamuttu	Vinnankukadduvalavu	0	1 39	10 0
2158	Do.	K. Kasinadar	do.	0	1 18	10 0
2161	Do.	P. H. Murukuppillai	Navalkadu	0	1 35	10 0
2162	Do.	K. Parasiramar	do.	7	3 38	10 0
2165	Do.	K. Chinappillai	Garden	0	0 37	10 0
2166	Do.	General sale	Navalkenikkadu	1	0 10	10 0
14	Do.	S. Vairamuttu	Konarvalavu	1	1 11	10 0
14	Do.	K. Chinappillai and others	Panichchayadiveli	0	1 10	10 0
			Preliminary plan 1,154.—Eravur.			
1869	Eravur	H. Mirasaivu	Chempanodaikkadu	7	2 24	10 0
1920	Arumukkattankudiruppu	M. Isalevvai	Fit for cocoanuts	11	3 0	10 0
			Preliminary plan 2,719.			
77847	Chittandi	A. Meyatinvava	Puliyadimadu	16	1 36	10 0
			Preliminary plan 2,801.—Koralai.			
87157	Murakkoddanchenai	V. Chinna Katirkaman	Navaladikkadu	2	1 24	12 50
			Preliminary plan 2,843.			
87238	Kiran	P. Chinnattampi	Aladichchenai	1	0 17	10 0
			Preliminary plan 2,854.			
87266	Koraveli	K. Velappavaniyan	Field	5	3 13	12 50
			Preliminary plan 923.			
11373	Kalkuda	V. Ponnaiyah	Fit for cocoanuts	2	1 5	10 0
			Preliminary plan 2,554.—Eravur.			
76981	Aiyankeni	H. Miralevvaiappodi	Fit for cocoanuts	9	3 18	10 0
			Preliminary plan 2,917.—Manmunai.			
87429	Kadukkaimunai	K. Katirkamappodi	Garden	0	1 23	12 50
			Preliminary plan 2,918.			
87431	Kadukkaimunai	C. Katirkamappodi	Periyapalaiyadippumi	4	2 8	12 50
			Preliminary plan 2,914.—Nadukadu.			
87409	Varippattanchenai	M. Akamatulevvai	Scrub jungle	0	3 16	10 0
87410	Do.	do.	Munmarivayal	0	1 6	15 0
87411	Do.	do.	do.	0	0 38	15 0
			Preliminary plan 926.			
11479	Vaippattanchenai	K. Ismalevvai Marakkayar	Atikarimadu	12	0 26	—

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 871, E. P.

தொலோனியல் சுக்கந்தார் ஆபிசில்,  
கொழும்பு, 1902 ம் முதல் பவுனியீ 18 ந் ட.

1902 ம் ஆராடு வைகாஸ்மாதம் 20 ந் திகியாகிய செவ்வாய்ச்சிமுமையிலு மத்தையடுத்த நாட்களிலும் முறைகள் தன் ஆபிசில் கிழக்கு மாசாணத்து கூற்றை பேந்து ஏன்றவாகன தனது ஆபிசில் இதன்முறை சொல்லப்பட்டிருக்கிற முதக்குரிய காணித்துண்டிகளை, அரசாட்சியாரால் உத்தரவுப்போய்த்து குடும்பங்களும் பொருத்தப்பிரகாரம் எதைத்தக்குறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாசாணத்து மட்டக்களப்பட்டு விரிக்கிவிருக்கின்றன. படம் 2,936. மண்முனைப்பறறு.

வீ. வீ.	குறச்சி.	கேள்வக்காரனின் பெயா.	விபரம்.	உக்கரைக் குறச்சி.
87480	காத்தாங்குடி	ஆ. இஸ்மைலேவ்வை	பனையடித்தோலு	1 1 18 10 0
			படம் 1,176.	
2151	பிள்ளையாரடி	நா. பாசிராட்சி	வெப்பையழத்துறைக்	
2152	பெடி	பொதுவீற்பனவு	காடு	3 0 29 10 0
2153	பெடி	ச. கணவகியா	பெடி	3 3 10 10 0
			பெடி	1 3 15 10 0

இல.	குறிச்சி.	கேள்வக்காரனின் பெயர்.	வீபரம்.	ஏக்கரை முக்கு தாப்பு	
				வீசாலம்.	அ. ரா. ப.
2157	கொத்துக்குளம்	ச. வயிரமுத்து	வீண்ணுணகுக்காட்டு வளவு	0 1 39	10 0
2158	ஷட்	க. காசினுதன்	ஷட்	0 1 18	10 0
2161	ஷட்	பொ. ச. முருகுப்பிள்ளை	நாவற்காடு	0 1 35	10 0
2162	ஷட்	க. பரசிராமம்	ஷட்	7 3 38	10 0
2165	ஷட்	க. சின்னப்பிள்ளை	கோட்டம்	0 0 37	10 0
2166	ஷட்	பொதுவிற்பனவு	நாவல்கேள்கொடு	1 0 10	10 0
J 14	ஷட்	சி. வழிமுத்து	கோணாவளவு	1 1 11	10 0
M 14	ஷட்	க. சின்னப்பிள்ளையும் மறுபே	பணிச்சையடிவளி	0 1 10	10 0
		ரும்	படம் 1,154. ஏரூதூ.		
1869	ஏரூதூ	உ. மீராசாப்பு	செமப்பேனுடைக்காடு	7 2 24	10 0
1920	ஆறுமுகத்தான் கு தியிருப்பு	மு. ஈசாவலவுவை	தென்னைக்கேற்ற பூமி	11 3 0	10 0
		படம் 2,719.			
77847	சிற்றுண்மை	ஆ. மெய்யதினவாவா	புளியடிமடு	16 1 36	10 0
		படம் 2,801. கோற்சோ.			
87157	மூக்கோட்டான் சேனை	வி. சினங்கக்கிராமன்	நாவலடிக்காடு	2 1 24	12 50
		படம் 2,843.			
87238	கிரான்	ப. சின்னத்தமிழ்	ஆலடிச்சேனை	1 0 17	10 0
		படம் 2,854.			
87266	கோாவவளி	க. ஒவலப்பு வன்னியன்	வயல்	5 3 13	12 50
		படம் 923.			
11373	கற்குடா	வி. பொன்னியா	தென்னைக்கேற்ற பூமி	2 1 5	10 0
		படம் 2,854. ஏரூதூ.			
76981	ஜியனகேணி	உ. மீராவலவுவப்போடு	தென்னைக்கேற்ற பூமி	9 3 18	10 0
		படம் 2,917. மண்முதிரை.			
87429	கடுக்காப்புமீன்	ச. காக்காப்போடு	தேரட்டம்	0 1 23	12 50
		படம் 2,918.			
87431	ஷட்	க. கதிகாரப்போடு	பெரியபாலையடிப்பூமி	4 2 8	12 50
		படம் 2,914. நாடுகாடு.			
87409	வரிப்பதென்சேனை	மு. அகமதுலைவை	பறட்டைக்காடு	0 3 16	10 0
87410	ஷட்	ஷட்	முன்மாரிவயல்	0 1 6	15 0
87411	ஷட்	ஷட்	ஷட்	0 0 38	15 0
		படம் 926.			
11479	வரிப்பதெஞ்சேனை	க. இலட்டாவலவுவை மலைக்காயர்	அங்காறிமடு	12 0 26	—

இந்தக்காணிகளைப்பற்றிய மேலதனமான வினமபரங்களையம் விற்பனைவின் மொந்தீசுகளைப்பற்றியும் மட்டக்களப்பு அரசாட்சியின ஏசன்றுத்தரை யவாகளிடம் விற்குவில் அறிந்துகொள்ளலாம்.

முகொத்தமா அவாகளினால் கட்டடலையினபம்,  
ஏரூட் இம் தேர்ன்,  
இராசாங்க விதா.

### LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,572, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, March 15, 1902.

ON Thursday, May 29, 1902, at 1 o'clock P.M., and on the following days, the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-four allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Village—Elabodagama.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
					Extent.	A. R. P.
G 624	Kohilawelahena		Appuhamy & another	Garden	0 3 19	250
H 624	Do.		do.	Jungle	2 1 12	10
I 624	Kohilawelakumburapillewa		Appuhamy	Garden	2 1 20	50
J 624	Ketakalpitiya-agarakohilawalakumbura		do.	Paddy field	2 2 25	20
K 624	Do.		do.	Deniya	1 1 22	10
L 624	Do.		do.	do.	0 2 6	10
						C 4

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
M 624	Yakdessa pitiyalandahenyaya	Crown	Deniya	14	1	0	10
N 624	Do.	Goia	Jungle	11	2	3	20
6683	Do.	Crown	Forest	2	3	38	20
O 624	Yakdessa pitiyalandahenyaya alias Mi- gahamulahena	Appu Singho and others	Jungle	4	2	28	20
R 624	Migahamulahena	Rattarana	Garden	2	0	9	50
S 624	Nuga walagawahena alias Yakdessa pitiy- landahenyaya	Ranmenika and others	Jungle	16	1	29	20
X 624	Do.	Gunasekara of Katu- neka	do.	3	2	6	20
Y 624	Do.	do.	do.	1	2	7	20
Z 624	Do.	do.	do.	4	2	30	20
A 625	Do.	do.	do.	9	1	1	20
B 625	Kohila weladeniya	Menuhamy and others	Deniya	2	2	7	10
C 625	Yakdessa pitiyalandahenyaya Kahatagaha- watta	do.	Jungle	4	1	6	15
F 625	Yakdessa pitiyalandahenyaya	Gunasekera	Forest	3	1	19	20
G 625	Do.	Crown	Jungle	1	2	35	20
6686	Do.	do.	Forest	2	0	0	20
6687	Do.	do.	do.	17	0	18	30
H 625	Yakdessa pitiyalandahenyaya alias Bun- walagawahena	Gunasekera	Jungle	11	3	26	30
6688	Yakdessa pitiyalandahenyaya	Crown	Forest	15	2	15	20
I 625	Yakdessa pitiyalandahenyaya alias Bun- walagawahena	Gunasekera	do.	7	0	26	30
J 625	Do.	Crown	Jungle	1	0	20	20
K 625	Do.	Gunasekera	Chena	5	0	10	20
6690	Yakdessa pitiya-agarahrenyaya	Crown	Forest	1	1	24	30
M 625	Yakdessa pitiya-agarahrenyaya alias Nuga- gahawelakanatta	Gunasekera	do.	1	3	25	30
N 625	Mahawattahena	Sinnappu Vedarala and others	Jungle	9	2	12	20
6691	Yakdessa pitiya-agarehenyaya alias Nuga- gahawalakanatta	Crown	Forest	6	3	8	10
O 625	Yakdessa pitiyalandahenyaya, Ketapitiya- agara, Mukullagahamulahena	Gunasekera	Jungle	5	1	31	30
Q 625	Do.	do.	do.	1	3	4	20
T 625	Do.	do.	do.	5	0	26	20
U 625	Do.	do.	Deniya	1	3	15	20
6692	Yakdessa pitiyalandahenyaya	Crown	Forest	0	2	24	10
6693	Do.	do.	do.	11	2	7	40
6694	Do.	do.	do.	9	3	27	40
6695	Do.	do.	do.	10	3	6	40
6696	Do.	do.	do.	10	3	22	40
				12	0	19	40
6700	Bammana-agaremukalana	Crown	Village—Mukalana.	Mukalana	9	0	28
6701	Bammana-agaremukalana	Crown	Village—Mukalana and Elabodagama.	Mukalana and jungle	16	0	7
6702	Yakdessa pitiyalandahenyaya	Crown	Village—Elabodagama.	Forest and jungle	10	1	18
6703	Do.	do.		do.	10	1	11
6704	Do.	do.		do.	9	1	36
6705	Do.	do.		do.	11	2	19
6706	Yakdessa pitiyalandahenyaya	do.		do.	9	1	12
6707	Do.	do.		do.	9	2	32
6708	Do.	do.		Forest	9	2	6
6709	Do.	do.		do.	10	2	31
6710	Bammanneagarémukalana	Crown	Village—Mukalana and Elabodagama.	Forest	11	0	26
6711	Do.	do.		do.	13	3	26
6712	Bammanneagaremukalana	Crown	Village—Mukalana.	Forest	17	3	4
6713	Do.	do.		do.	8	2	33
6714	Do.	do.		do.	6	3	29
V 625	Ambagahawatta	Punchi Singho and others	Village—Mukalana and Galayaya.	Garden	6	2	5
W 625	Do.	do.		do.	1	2	25
6715	Bammanneagaremukalana	Crown	Village—Mukalana and Galayaya.	Forest	9	3	31
6716	Bammanneagaremukalana	Crown	Village—Galayaya.	Forest	13	0	20
X 625	Lindakotapuagarekongahawatta	Pauln de Mel	Village—Galayaya.	Garden	1	1	6
Y 625	Agaremukalana alias Lindakotapuagare- kongahawatta	do.		do.	2	1	30
Z 625	Do.	do.		do.	2	2	25
					200		200

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Upset Price per Acre.
				A. R. P.	Rs.
6717	Agaremukalana	Crown	Forest	9 0 21	40
A 626	Indikelehana	Bandappu	Garden	1 3 16	100
B 626	Do.	do.	do.	4 0 18	100
C 626	Do.	do.	do.	0 1 30	100
D 626	Agaremukalana	Crown	Forest	7 3 34	40
F 626	Agarehena	Bastiyan	Garden	1 3 30	100
G 626	Agaremukalanalandakotapukumburahena	Appuhamy and others	do.	2 1 8	100
	Agaremukalanalindakotapuagarekongahawatta	Paulu de Mel	do.	3 2 22	250
6719	Village—Galayaya and Mukalana.				
	Bammanneagaremukalana	Crown	Forest	16 2 30	40
6720	Village—Mukalana.				
6721	Bammanneagaremukalana	Crown	Forest	7 1 15	40
6722	Do.	do.	do.	8 2 36	40
	Agaremukalana	do.	do.	13 0 28	40
L 626	Village—Galayaya.				
M 626	Millagahawatta	Ranhamy	Garden	0 3 21	250
	Do.	do.	do.	0 1 34	250
6723	Village—Mukalana.				
6724	Agaremukalana	Crown	Forest	10 3 2	40
6725	Do.	do.	do.	7 0 30	40
6726	Do.	do.	do.	6 2 21	40
6726	Do.	do.	do.	1 2 5	40
R 626	Agaremukalana alias Kongahawatta	Punchirala	Garden	1 1 25	200
S 626	Siyambalaghakumburapillewa	do.	do.	0 3 0	75
T 626	Agaremukalanairiyagahakumburapillewa	do.	do.	0 2 14	75

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,572, N. W. P.

වත් 1902 කුටු මැයි 15 වෙති දින තොළකි  
මිනින්දොලු ප්‍රජාත්‍යාමාත්‍රී නියමිත අංශ.

උත් දියාවේ ආණ්ඩුවේ එළඟනුවෙන් තෙවෙනු ඇත්තා ප්‍රජාත්‍යාමාත්‍රී නියමිත අංශ  
විවෘත නිශ්චිත ප්‍රජාත්‍යාමාත්‍රී වත් 1902 කුටු මැයි 29 වෙති දින මූල්‍ය මුළු ප්‍රජාත්‍යාමාත්‍රී  
දිගුවලදී ඇරුකාශල කවිවේරියේදී වෙනසැදිකර එකුණුවට තොළකි තොරුවෙන් ඇති.  
වහා දියාවේ ඇරුකාශල පළාතේ කවුතුවෙන් ගණන් ඇවේ සොයීම් සඳහා පිළිබඳ නිවෙශ තිම්  
කුවෙලි 84ක්.

### සිනිහම 1,268. ගම—පැලුව්‍යිමම.

නො.	ඉඩිමේ කම.	අසිනිකම සියලුම	අඟධාම.	මකාන.	යක මිල.
				අ. රු. එ.	රු.
G 624	කොයිලවෙලපෙන	අජ්ප්‍රකාමි සහ කුවන් අංශය	වස්ක	0 3 19	250
H 624	ලම	ලම	කැලේ	2 1 12	10
I 624	කොයිලවෙලකුම්බ	අජ්ප්‍රකාමි	වස්ක	2 1 20	50
J 624	කැවකල්පිටියේඅංශයේර කො	අජ්ප්‍රකාමි	වස්ක	2 2 25	20
K 624	කුලවෙශකුම්බ	ලම	කුම්බ	1 1 22	10
L 624	ලම	ලම	දෙනිය	0 2 6	10
M 624	යක්කාස්ස්සාපිටියේරු	ඇංඩුව	ලම	14 0 0	10
N 624	පේවකා	ඇංඩුව	කැලේ	11 2 3	20
6683	ලම	කොයියා	මුකළුව	2 3 38	20
O 624	ලම කොයියාස් මිගෙවල	ඇංඩුව	ලම	4 2 28	20
P 624	පේව	අජ්ප්‍රස්ස්සාසහ කුවන්	කැලේ	2 0 9	50
R 624	මිගෙවලපෙන	රස්කරණ	ලම	16 1 29	20
S 624	ඕගයකවලදායාව, පේව සහ, හෝත් යක්දෙස්සාපිටියේ	රස්කරණ	ලම	3 2 6	20
X 624	ලම	රස්මැනිකා සහ කුවන්	කැලේ	1 2 7	20
Y 624	ලම	කවුතාකා ගුකාස්ස්කර	ලම	4 2 30	20
Z 624	ලම	ලම	ලම	9 1 1	20
A 625	ලම	ලම	ලම	2 2 7	10
B 625	කොයිලවෙලකුම්බ	මැබුකාමි සහ කුවන්	දෙනිය	4 1 6	15
C 625	යක්කාස්සාපිටියේරු සහ	ලම	කැලේ	3 1 19	0
6684	යක්කාස්සාපිටියේරු සහ	දුණ්ඩිකර	මුකළුව		
	යක්කාස්සාපිටියේරු සහ				

සංඛ.	දුබමේ නම.	අයිතිවාසිකම් සින්හලයා.	අනුදම්.	අධ්‍යකර			
				මකය.	අ. රු. ප.	රු.	
F 625	යක්දෙස්සාපිටියාච උපදේ	සේන්සාය	ආණ්ඩුව	කැලේ	1	2 35	20
G 625		ඡම	ඡම	මුකුලාභ	2	0 0	20
6686		ඡම	ඡම	ඡම	17	0 18	30
6687		ඡම	ඡම	කැලේ	1	3 26	30
H 625	ඡම නොහොතු මුත්වලයාව, සේන	ගුණසේකර	ඡම		15	2 15	20
6688	යක්දෙස්සාපිටියාච උපදේ	සේන්සාය	ආණ්ඩුව	මුකුලාභ	7	0 26	30
I 625	ඡම නොහොතු මුත්වලයාව, සේන	ගුණසේකර	කැලේ		1	0 20	20
J 625	ඡම නොහොතු මුත්වලයාව, සේන	ආණ්ඩුව	සේන		5	0 10	20
K 625	ඡම	ගුණසේකර	මුකුලාභ		1	1 24	30
6690	යක්දෙස්සාපිටියාච අයාරේ	සේන්සාය	ආණ්ඩුව		1	3 25	30
M 625	ඡම නොහොතු මුත්වලයාව කැහැති	ගුණසේකර	කැලේ		9	2 12	20
N 625	මකවන්නේසේන	යිජේකුරුප් වෙදරුල සහ හවන් අය	ආණ්ඩුව	ඡම	6	3 8	10
6691	යක්දෙස්සාපිටියාච අයාරේ සේන්සාය නොහොතු මුත්වල කැහැති	සේන්සාය	ආණ්ඩුව	මුකුලාභ		5 1 31	30
O 625	යක්දෙස්සාපිටියාච උපදේ සේන්සාය, කැවල අයාරේ සේන්සාය, කැවල අයාරේ ව්‍යුල්ලයාවල සේන	යක්දෙස්සාපිටියාච උපදේ සේන්සාය	ගුණසේකර	කැලේ	1	3 4	20
Q 625	ඡම	ඡම	ඡම	ඡම	5	0 26	20
T 625	ඡම	ඡම	ඡම	ඡම	1	3 15	20
U 625	ඡම	ඡම	දෙදීනිය		0	2 24	10
6692	යක්දෙස්සාපිටියාච උපදේ	සේන්සාය	ආණ්ඩුව	මුකුලාභ		11 2 7	40
6693	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	9	3 27	40
6694	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	10	3 6	40
6695	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	10	3 22	40
6696	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	12	0 19	40
			යම—මුකුලාභ.				
6700	බම්මන්නේ අයාරේ මුකුලාභ ගම—මුකුලාභ සහ ඇලුබිභම.	අයිතිවාසිකම්	ආණ්ඩුව	ඡම	9	0 28	40
6701	ඡම	ආණ්ඩුව	මුකුලාභ සහ කැලේ	මුකුලාභ සහ කැලේ	16	0 7	40
			ගම—ඇලුබිභම.				
6702	යක්දෙස්සාපිටියාච උපදේ	සේන්සාය	ආණ්ඩුව	ඡම	10	1 18	40
6703	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	10	1 11	40
9704	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	9	1 36	40
6705	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	11	2 19	40
6706	ඡම අයාරේ සේන්සාය	ඡම	ආණ්ඩුව	ඡම	9	1 12	40
6707	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	9	2 32	40
6708	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	9	2 6	40
6709	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	10	2 31	40
			ගම—මුකුලාභ සහ ඇලුබිභම.				
6710	බම්මන්නේ අයාරේ මුකුලාභ	අයිතිවාසිකම්	ආණ්ඩුව	මුකුලාභ	11	0 26	40
6711	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	13	3 26	40
			ගම—මුකුලාභ.				
6712	ඡම	ආණ්ඩුව	ආණ්ඩුව	ඡම	17	3 4	40
6713	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	8	2 33	40
6714	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	6	3 29	40
V 625	අභිභාවනය	ප්‍රතිපිශිද්ධීයා සහ හවන් අය	ප්‍රතිපිශිද්ධීයා සහ හවන් අය	වස්ක	6	2 5	250
W 625	ඡම	ඡම	ආණ්ඩුව	ඡම	1	2 25	50
6715	බම්මන්නේ අයාරේ මුකුලාභ	ගම—මුකුලාභ සහ ගලයාය.	ආණ්ඩුව	මුකුලාභ	9	3 31	40
6716	ඡම	ආණ්ඩුව	ආණ්ඩුව	ඡම	13	0 20	40
			ගම—ගලයාය.				
X 625	ලිඳාකාවාප්ප අයාරේ කොළඹ වර්ග	පාලිපු ද මැල	වස්ක		1	1 6	100
Y 624	අයාරේ මුකුලාභ නොහොතු ලිඳාකාවාප්ප අයාරේ කොළඹ වර්ග	පාලිපු ද මැල	වස්ක		2	1 30	200
Z 625	ඡම	ඡම	ඡම	ඡම	2	2 25	200

ତେଣୁ କୁଳିତ କୁଳାଙ୍କ ଲୋକିରୁ କାରଣ କରେଲିଯିରକହାନ୍ତରୁକୁଳାଙ୍କଙ୍କେଇବେଳୁ, ଶିଖିଛିଥି କେବୁଦ୍ଧି କୁଳାଙ୍କ ଲୋକାଙ୍କ ଦୈତ୍ୟରେ ଘର୍ଷଣାକାରୀ ହେବୁ।

No. 1,573, N.W. P.

Colonial Secretary's Office,  
Colombo. March 18. 1902

**O**N Monday, April 28, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-one allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,525. Village — Polgaha-agare.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.		
				A.	R.	P.
11536	Migahayayehena	Vidane Appu of Polgaha-agare and the Crown	Chena	3	0	20
11538	Do.	Selestina Fernando of Marawila and the Crown	do.	23	1	30
11539	Millagahawatta	Francisco Fernando and the Crown	Garden	2	3	30
11540	Kahataghahahena	Anthony Fernando of Marawila & Crown	Chena	2	1	18
11541	Dambagahawatta	do.	Garden	1	3	0
11542	Katakalagahawatta	do.	do.	1	1	28
11543	Gorokgahawatta	Crown, Anthony Fernando, and Selestina Fernando	do.	1	3	26
11544	Kahataghahawatta	Crown and Gordianu Fernando	do.	1	3	15
11545	Bulugahawatta	Crown and Manuel Fernando	do.	10	2	8
11546	Dambagahadeniya	Crown and Anthony Fernando	Marshy land	1	0	19
11547	Migahawatta	Crown and Selestina Fernando	Garden	0	0	15
11548	Migahakumbura	do.	Paddy field	1	1	33
11549	Ketakalagahawatta	Crown, Anthony Fernando, and Juwakinu Fernando	Garden	3	2	38
11550	Kolongahawatta	do.	do.	3	2	9
11551	Kongahawatta	Crown and Selestina Fernando	do.	31	3	25
11552	Kahataghahawatta	Crown and Anthony Fernando	do.	4	3	10
11553	Kahataghahahena	do.	Chena	1	3	3
11554	Do.	Crown and Christina Fernando	Garden	0	3	18
11555	Kahatagalawatta	Crown and Anthony Fernando	do.	0	0	30
11556	Kahataghahahena	Crown and Christina Fernando	do.	0	0	26
11557	Kongahawatta	Crown and Selestina Fernando	do.	1	1	18

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,573, N.W. P.

වම් 1902 කටු මල්දිගු මස 18 වෙති දින ගොඩු  
මහයෙකුකාරීයුන් කාන්දේ, ය කතයෝරු වේදිය.

ඩාමි දියුවේ අන්ත්‍රීම් එප්‍රජනකරු දාන්දනයක් විසින් වෙති පහත සඳහා සැවෙන අංශවා සයහක ඉඩීම් ඇත්තේ මිල් තියෙක්ට ප්‍රාග්‍රාම වලින් 1902 ක්‍රි. අප්‍රේල් මස 28 වෙති දිනට සඳහා මිල් 10 ගරුණාගල කිහි වේරියෙදි වෙත ගැනීමේ පිහුණුවට ගෙවා ගැනුව ඇති.

වයක දියාමේ කුරුකැගල උදාන් කටුවක්මිපෙළ හෝ පත්‍ර පිශ්චි, නිඛිය තී එකු වෙලි 21යි.

கிட்டிய செலவு 2,525. கடி—ஏதும் கைஞர்.

නො.	ඉඩිමේ සම්	අධිකිකම දියත්තා.	අඛදම.	ඩීමලකරණ දෙමුවල මහය. අනුකරණය අ. රු. ර.		
				පෙන්ත	3	0
11536	මිහායායෝගීය	පොලුගැසුම්, රෙ විදාහභ්‍ය සහ අන්ත්‍රිව	පෙන්ත	3	0	20
11538	එම	ම; රවිල සෞලෙස්ත්‍රිය, ප්‍රභාවදු සහ අන්ත්‍රිව	එම	23	1	30
11539	මිලුකුගාස්ක	ප්‍රජ්‍යාසේය් ප්‍රභාවදු සහ අන්ත්‍රිව	වත්ත	2	3	30
11540	කෘවගුගාස්ක	ම; රවිල අභ්‍යන්ත්‍රී ප්‍රභාවදු සහ අන්ත්‍රිව	පෙන්ත	2	1	18
11541	දිනියාවන්ක	එම	වත්ත	1	3	0
11542	කැට්ටුකුගාස්ක	එම	වත්ත	1	1	28
11543	කොරෝන්ගාස්ක	අන්ත්‍රිව, අභ්‍යන්ත්‍රී ප්‍රභාවදු සහ සෞලෙස්ත්‍රිව ප්‍රභාවදු	එම	1	3	26
11544	කෘවගුගාවන්ක	අන්ත්‍රිව සහ තෝරිදායාතු ප්‍රභාවදු	එම	1	3	15
11545	බුදුජාවන්ක	අන්ත්‍රිව සහ මුද්‍රාව් ප්‍රභාවදු	එම	10	2	8
11546	උඩාගුදානිය	අන්ත්‍රිව සහ අභ්‍යන්ත්‍රී ප්‍රභාවදු මධ්‍ය පොලුව	එම	1	0	19
11547	මිහාවන්ක	අන්ත්‍රිව සහ සෞලෙස්ත්‍රිව ප්‍රභාවදු	වත්ත	0	0	15
11548	මිහාකුම්බිර	එම	බුදුර	1	1	33
11549	කැට්ටුකුගාස්ක	අන්ත්‍රිව, අභ්‍යන්ත්‍රී ප්‍රභාවදු සහ තෝරිදායාතු ප්‍රභාවදු	වත්ත	3	2	38
11550	කොරෝන්ගාවන්ක	එම	වත්ත	3	2	9
11551	කොරෝන්ගාස්ක	අන්ත්‍රිව සහ සෞලෙස්ත්‍රිය, ප්‍රභාවදු	එම	31	3	25
11552	කෘවගුගාස්ක	අන්ත්‍රිව සහ අභ්‍යන්ත්‍රීප්‍රභාවදු	එම	4	3	10
11553	කෘවගුගාස්ක	එම	පෙන්ත	1	3	3
11554	එම	එම සහ තුෂ්‍රිත්තිය ප්‍රභාවදු	වත්ත	0	3	18
11555	කෘවගුගාවන්ක	එම සහ අභ්‍යන්ත්‍රී ප්‍රභාවදු	එම	0	0	30
11556	කෘවගුගාස්ක	එම සහ තුෂ්‍රිත්තිය ප්‍රභාවදු	එම	0	0	26
11557	කොරෝන්ගාවන්ක	එම සහ සෞලෙස්ත්‍රිය ප්‍රභාවදු	එම	1	1	18

ତେଣ ଦୁଇଟି ଗ୍ୟାର୍ମ ସାଇଲିନ୍ କ୍ଷାରଳି ଶର୍ପିଲ୍ ରେଫଲ୍‌କାର୍ବାଲ୍‌ଟ୍ ହୁଏ ତେବେବୁଦ୍ଧି, ଲିକିନ୍‌ସ୍ଟ୍ରୋ କେବଳଦେଖି ଯାଏନ୍ତି କି ରତ୍ନ ଉପରେ ଦେଖିଲୁଛା ତେ ଆହେନ୍ତି ଶର୍ପିଲ୍ ରେଫଲ୍‌କାର୍ବାଲ୍‌ଟ୍ ହୁଏ ତେବେବୁଦ୍ଧି, ଲିକିନ୍‌ସ୍ଟ୍ରୋ କେବଳଦେଖି ଯାଏନ୍ତି

କରୁଥିଲେ ତାଙ୍କପାଦଜ୍ଞେଯ ଅନ୍ୟାନ୍ୟରେ,  
ତୁମ୍ଭରେ ତୁମ୍ଭରେ ତୁମ୍ଭରେ ତୁମ୍ଭରେ

No. 1574 N.W.P.

Colonial Secretary's Office,  
Colombo, March 20, 1902

**O**N Thursday, May 29, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,528. Village—Embowa.					Extent.	Upset Price per Acre.
Lot.	Name of Land.	Name of Claimant.	Description.	A. R. P.	Rs.	
11560	Godayaya	Abraham Peiris of Moratuwa	Garden	9 0 0	150	
Preliminary plan 2,514. Village—Kewitiya.						
11509	Pahalakumbukgahakum-bura	Crown	Paddy field	1 3 14	25	
Preliminary plan 2,520. Village—Pahalarambepitiya.						
11518	Hiruwila	Crown	Owita land	3 1 25	10	
Village—Labuyaya.						
11519	Hiruwila	Crown	Owita land	3 1 20	10	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,574, N.W. P.

ఈ 1902 సప్తమి రోజు 20 లేటిని దై కెల్లర్  
మానుషులు విశ్వాసానిచే కనుకొర్కెలిచ్చి.

වෙත දියාවේ ආණ්ඩුවේ ජීවනකුරුන්හා සේසේ එකිනෙ මෙමි පහක පදනම් කළ ඇතුළත් වෙත ආණ්ඩුව සංඛ්‍යක ඉඩම් ආණ්ඩුවේ නියෝගලද ප්‍රකාරයට වම් 1902 ක්වූ මැයි එස් 29 වෙති දිකුවූ මුන්ස්ප්‍රේෂන්ස් ද්‍රල් 1 අරුකුලල කළ වේ.

වත්තේ දිසාලේ සුරූනෑයල පලාතේ කටුගම්පහල හෝපද්ධුවේ කොට්ඨාසයේ පිහිටි, නිබෙක තම කැංඩලි යේ.

கிளியம் 2,528. அடிநிகுவி கிடைத்தா—தனிரப்புத் துறை பிரீச்.

നിയമക്കർത്ത്

୧୯ ମିନ୍ଟ

കുട്ടി. അക്കർ

ക്ര.	കെ.	മുമ്പിൽ നം.	അവധി.	അ. ര. പ.	ര.
11560	ആരിപ്പ	തേ, ബഹാദുർ	ഒന്ത്	9 0 0	150
11509	കെട്ടിപ്പ	പാലക്കാട്ടിന്തയൻഗളും സിനിസ്മ 2,514.	അമൃത	1 3 14	25
11518	പാലക്കാട്ടിന്തയൻ	കുറൈപ്പ് സിനിസ്മ 2,520.	കിരിപ്പ്	3 1 25	10
11519	ഡ്രൈവാർ	ശ്രീ ല	ശ്രീ	3 1 20	10

କରୁକର ଦ୍ରଷ୍ଟିଃ ଅନ୍ତରକ୍ଷେତ୍ରେ ଫୁଲ୍‌ପାତ୍ର,  
ତୁମିରୁଦ୍ଧି ଥିଲି ହରକ୍ଷ,  
ତାଙ୍କଜେବୁକୁରିପ୍ତ ପତିକ.

No. 1,575, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, March 25, 1902.

**O**N Monday, May 26, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

## Preliminary plan 1,365. Village—Potupitiya.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
7174	Wagollemekalana	The Crown	Forest	77	0 25	Rs. 50
7175	Do.	do.	do.	11	2 35	50
F 634	Pansalwatta	Gunaratana Unnanse	do.	16	0 24	50
G 634	Mullehena	Appuhamy	do.	1	2 25	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command

**EVERARD IM THURN,**  
Colonial Secretary.

NO. 1,575, N.W. P.

වම් 1902 කුටු මරු විස 25 ලෙනි දින කේලු මහයෙකුන් රිස්ලුන්හා ප්‍රස්සෙන් තත්ත්වයාද, මේ සි

**ව**හ දියාවේ අභ්‍යුත්ව එස්සේදරුන්හා තේමේ පිසින් මෙහි පැහැ ඇගුන්වෙන ආණුවු සතු නො ඉඩීම් අන් පුලුව තියෙකට ප්‍රකාරයට එහි 1902 කු මූලික මි 26 මෙහි දිකුවු සඳහා දෙලු 1 අරුයෙල හිටි වෙරිදෙදි වෙතදේ පිහිටු එකතුවට යෙදෙයාවූ ඇත.

වරුණ තීයාමේ සර්තුතිය නොනැත් ඇඟිල්නිස්ප්‍රෝට්ස් වෙත තෙවැනි සැකක් විවිධ විෂයා මිතියා මිතියා මිතියා මිතියා

ଶିଖିତ ୧୩୬୫ ପତ୍ର—ବ୍ୟାକାନ୍ଦିକ

வினாக்கள்

ബഹുമാനപ്പെട്ട

ക്ര.	മുമിക്കി റൈ.	അടിനിക്കി ചീരൽക്ക.	അപ്പാർ.	മൊത്ത.	റ. ട.
				ആ. റ.	സ.
7174	വായാല്ലപ്പേരുക്കാർ	അഞ്ചുവില	മുക്കുന്ന	77	0 25
7175	ശ്രീ	ശ്രീ	ശ്രീ	11	2 35
F 634	പ്രജയല്ലഭക്ക	ദ്രാവണം മലബാൻഡ്	ശ്രീ	16	0 24
G 634	മുല്ലക്കുന്ന	അപ്പാർ.	ശ്രീ	1	2 25

මෙම ඉදිමි තුන් වැඩිලද කාරණ සරවෙයාපූරාතාරුල්දක් කාඩ්පෙනෙන්ද, මේනීමේ හොඨදේසි යුත් කාරණ වයඹිදායාවේ ආන්ත්‍රිකාව් එපූරාදීතාවාත්පෙනෙන්ද උතුවාටි ප්‍රකාශනයි.

ନିର୍ମାଣ କରିବାକୁ ପାଇଲା ଏହାରେ କାହାମିଳାନ୍ତି

ବୁଦ୍ଧିରେ ବୁଦ୍ଧିରେ,  
ବୁଦ୍ଧିରେ ବୁଦ୍ଧିରେ,

## LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 404, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, March 12, 1902

ON Wednesday, May 14, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at the Rakwana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in the Atakalan korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 4,428. Village—Rakwana.							
Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
P 636	Panselagodella	G. Andris Silva	Tea	1	2	7	100
Q 636	Kammalewatta	G. Punchinaide	Garden	0	2	32	100
R 636	Do.	Heirs of A. J. Seneviratne	do.	1	0	13	50
S 636	Kammalewattegodella	D. J. Jayatileke	Tea	2	3	34	100
T 636	Udahawatta	W. Nandiya and others	Garden	3	3	3	50
U 636	Metangagewatta	W. Kiridinda	do.	5	1	16	50
R 636 <sup>1</sup>	Orangefield estate	J. Martin	Cocoanut and tea	1	0	37	500
S 636 <sup>1</sup>	Doligodawatta	do.	Tea	0	3	35	100
S 636 <sup>1</sup>	Kopiwatta	Crown	Jungle	3	2	25	20
Preliminary plan 7,632. Village—Agalagamuwa.							
I 379	Gederagawakumbura	W. Kiribanta and others	Field	0	2	22	40
J 379	Kiribantagewatta	do.	Garden	1	1	32	10
K 379	Kurahanmandiya	do.	Aramba and field	1	0	27	20
L 379	Do.	do.	Chena	0	2	39	10
M 379	Aswedduuma	do.	Abandoned field	0	0	24	15
Preliminary plan 357. Village—Massimbula.							
857	Kudagahalanda	Crown	Chena	1	0	34	10
I 56	Do.	do.	do.	0	1	12	10
Preliminary plan 3,967. Village—Massimbula							
8774	Aswedдумакумбура	V. Punci Appuhami and others	Chena	5	2	15	20
Preliminary plan 301. Village—Massimbula.							
622	Hitgahahena	Crown	High grown chena	0	3	31	10
Preliminary plan 156. Village—Massimbula.							
247	Baddegehena	Crown	Forest	2	2	13	15
Preliminary plan 355. Village—Panwila.							
853	Kussigedeniya	Crown	Forest	3	3	30	10
Preliminary plan 350. Village—Gabbela.							
W 55	Battahena	Kaluhami and others (Crown)	Chena	5	0	24	10
Y 55	Ittagalabena	Rattranhami and others (Crown)	do.	5	0	14	10
A 56	Lewdeniyehena	Gorukahami and others (Crown)	do.	2	3	20	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 404, P. OF S.

වම් 1902 කටු මාරු සියලුම 12 වෙනි දින කොළඹ  
මහැසුදායා රිස්ලෝන් තාච්සේස් කෘතයේරුවේ දිය.

സംശയമുണ്ടാക്കുന്നതിൽ പരിഹരിക്കുന്നതിനും അതിനും മുമ്പ് സംശയമുണ്ടാക്കുന്നതിൽ പരിഹരിക്കുന്നതിനും അതിനും മുമ്പ് സംശയമുണ്ടാക്കുന്നതിൽ പരിഹരിക്കുന്നതിനും അതിനും മുമ്പ്

ಕೆಂ.	ಕುರಿತಿ ಗಳು.	ಜಾಲದಾರ ಕ್ರಿಯೆ—ಪ್ರಕಾರ.	ಉತ್ತರ. ಮತ್ತು		
		ಅಡಿಸಿಹಿಡಿಲ್ಲ ಸ್ಥಿರವಾಗಿ.	ಇವುಗಳು.	ಫ. ರೂ. ಚ.	ರೂ.
P 636	ದನಿಸಲ್ಲೆತೆಯಾಬಿ:ಲ್ಲೆ	ಶ್ರೀ. ಅನ್ನದೀಪ್ ಸಿಂಗಲ್ವಿ,	ಬೆಂಬುದ್ದಿ	1	2 7 100
Q 636	ಹಂತಿಲ್ಲೆತುಂಡಿ	ಶ್ರೀ. ಪ್ರಭಾತ್ ಕಾಡಿದೇ	ಉಂಡಿ	0	2 32 100
R 636	ಹಂತಿಲ್ಲೆತುಂಡಿ	ಶ್ರೀ. ಎಲ್. ಹೆಚ್. ಕೃಷ್ಣಪ್ಪಿರಂಡಿಹಂಡಿ ರೋ	ಉಂಡಿ	1	0 13 50
S 636	ಹಂತಿಲ್ಲೆತುಂಡಿನ್ನೆ ಹೋಟಿ	ಶ್ರೀ. ಎಲ್. ರಾಮಾಲ್ಕಿ	ಬೆಂಬುದ್ದಿ	2	3 34 100
T 636	ರ್ವಿಹಾವಂಡಿ	ಎತ್ತಿದ್ದಿ. ನಾನ್‌ಡಿಯಾ ಸಹ ಕುಂಬಿ	ಬಿಂದು	3	3 3 50
V 636	ಬಿ.ಹಂತಿಲ್ಲೆತುಂಡಿ	ಎತ್ತಿದ್ದಿ. ಕೃಂತಿಕಾಗಾ	ಲಿಂಗ	5	1 16 50
R 636½	ಬೆಂಬಿಹಂತಿಲ್ಲೆತೆ ವಂಡಿ	ಶ್ರೀ. ಮಾರ್ತಿನ್	ಪ್ರೆ.ಲ ಸಹ ದೇ	1	0 37 500
S 636½	ದೆಡ್ಡಿಲ್ಲೆತೆಬಿಂದು	ಅಂತಿ	ಬಿಂದು	0	3 35 100
S 636¾	ಹೆಚ್.ಪಿ.ಬಿಂದು	ಅಂತಿಮಿಲ	ಉತ್ತರಾಂ	3	2 25 20

නො.	ඉවිතේ නම.	අයිතිකම කිහිපය.	අන්දම.	මහක. සහ මිල.	අ. රු. ප. රු.
I 379	ගෙදරගාවාකුමුර	සිනියම 7,632. ගම—අගලකුමුව. චිත්‍රි. ශිරිබන්ධා සහ වෙනස් අය	සැලුර ලම ඡිව ඡිව ඡිව	0 2 22 1 1 32 1 0 27 0 2 39 0 0 24	40 10 20 10 15
J 379	කිරිවයාගලෙවන්ය				
K 379	කුරකෘමන්තිය				
L 379	ඡම				
M 379	අසවැදුම				
I 56	කුඩාගැලුණ්ද	සිනියම 357. ගම—වැසුදුමුල. අන්තුවේ	සෙක	1 0 34	10
857	ඡමවැදුමේ කුමුර	අන්තුවේ	ඡම	0 1 12	10
8774	අසවැදුමේ කුමුර	සිනියම 3,967. මි. ප්‍රාථිජ්‍යාම සහ වෙනස්	ඡම	5 2 15	20
622	ගිණගහැන්න	අන්තුවේ	මුහුරත්ව සෙක	0 3 31	10
247	බැද්දංගෝන්න	සිනියම 156. අන්තුවේ	මුහුරත්ව	2 2 13	15
853	කුස්සිගෝන්දනිය	සිනියම 355. ගම—පසකිල.	ඡම	3 3 30	10
W 55	බටනෙන	අන්තුවේ	සෙක	5 0 24	10
Y 55	ඉජ්ජාගලුණ්න	සිනියම 350. ගම—ගතිවෙල. ක්‍රාන්කාම සහ වෙනස් අය (අන්තුවේ)	ඡම	5 0 14	10
A 56	ලේවිදෙනීයෝන්න	ගොරකාම සහ වෙනස් අය (අන්තුවේ)	ඡම	2 3 20	10

මෙම ඉවිම සම්බන්ධ වැඩිදුර කාරණ මතියදෙරු දෙප, රාජමේෂ්‍යමාලි ප්‍රධානුම, ගෙනුද, විකිනීමේ හොඳුවෙන් සම්බන්ධ කාරණ සඟරතුම පළාතේ මහජ්‍යාජ්‍ය විසින් ප්‍රාග්‍රහණ දැනු කෙරේ.

තරුකර උතුම, සහවත්ත් පෙළේ ආසුවලෝ,  
ඉතිරියේ ඉම කරන,  
මහජ්‍යාජ්‍ය එස් වම්ක.

No. 405, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, March 18, 1902.

ON Tuesday, May 27, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

(Cadastral) Preliminary plan 13. Village—Gonakumbura.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Upset Price per Acre.
				A. R. P.	Rs.
1	Walakumburegodawatta	M. Newatihami	Garden	0 3 34	50
2	Migahawelakumbura	G. Dingiththa and others	Field	2 0 0	50
4	Etikehelpolaowitawatta	do.	Gardens	11 0 0	50
5	Gangagoda-addaradeniya	do.	Field	0 1 0	50
7	Aluketiya	R. G. Mudalihami and others	do.	0 2 20	50
8	Delgahadeniya	do.	Deniya	0 0 25	10
9	Do.	do.	do.	0 0 20	25
10	Warakapelpolawatta	do.	Garden	1 3 0	30
11	Ellapahalakumbura	do.	Field	5 0 0	50
12	Ellapahalawatta	do.	Garden	1 2 22	50
13	Ellapahaladeniya	do.	Deniya	0 2 25	10
14	Ellapahalakumbura	do.	Field	0 3 0	50
15	Galketiywatta	G. Wasanahami and others	Garden	2 2 0	30
16	Getakahagulanewatta	do.	do.	3 3 14	35
18	Mahakumbura	M. Mudalihami and others	Field	9 0 30	50
20	Getagahagawawatta	D. Sudantha and others	Garden	3 1 17	35
21	Beddegedarawatuyaya	A. Heenhami and others	Gardens	6 3 0	50
22	Medagedarawatuyaya	A. Menikhami and others	do.	0 3 9	50
23	Gonakumburewattedeniya	M. Hami and others	Field	4 3 7	50
24	Panwilakumbura	G. Wasana and others	do.	0 3 32	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 405, P. OF S.

වත් 1902 කුටු මාරුතු 18 වෙනි දින නොලැබ  
මහයෙනුකාරීසුනුයායායේදී කෙනෙක් ප්‍රවීති.

සුදු පරිග්‍රාම දියාමේ එළඟය දැන් තුළු විසින් වෙනි පාකය සඳහා තෙවෙන ආණ්ඩුව සායනක ඉවත් ආණ්ඩුවේ  
සුදු තුළු ප්‍රකාර රැකව වත් 1902 කුටු මැයි 27 වෙනි දිකුටු අගයරුවාදා ප්‍රසාද එම රැස්කපුරේ කට්  
වේරියෙදී වෙනුදේසිර එකුණුව යෙදෙනු ඇති.

සායනක්‍රම දියාමේ රැස්කපුරේ පළාත්තේ නොවුනු කොළඹ තිෂ්කු බෙලු 20ක්.

සිනියම 13. ගම—ංගෝනකුමුරු.

නො.	ඉඩිමේ නම.	අධිකිම කිංචා.	අංශය	අක්‍රාකරණය		
				මහය.	අ. රු. උ.	රු.
1.	වලකුමූරුගෙරාවන්ක	ඇ.ම්. කුවනිගාමි	වත්ක	0	3	34
2.	මිගහවලකුමූරු	ඒ. ඩිජ්‍යින්කා සහ හවන් අය	කුමුර	2	0	0
4.	ඇ.විජේගෙලුපොලුමිවෙ					
	වත්ක	එම	වත්ක	11	0	0
5.	ගහැනාවදේදරදෙනිය	එම	කුමුර	0	1	0
7.	අංකුවිය	ඇර. ඩී. මුදලිකාම් සහ හවන් අය	එම	0	2	20
8.	දෙලුගකදෙනිය	එම	දෙනිය	0	0	25
9.		එම	එම	0	0	20
10.	වරනපැල්පෙළවත්ක	එම	වත්ක	1	3	0
11.	ඇල්ලපෙළකදුමූරු	එම	කුමුර	5	0	0
12.	ඇල්ලපෙළකලවත්ක	එම	වත්ක	1	2	22
13.	ඇල්ලපෙළකලදෙනිය	එම	දෙනිය	0	2	25
14.	ඇල්ලපෙළකලකුමූරු	එම	කුමුර	0	3	0
15.	ගලුකැරියෙවත්ක	ඒ. වාසනාකාම් සහ හවන් අය	වත්ක	2	2	0
16.	තුවකෘතුලයෙවත්ක	එම	එම	3	3	14
18.	මකකුමූරු	ඇ.ම්. මුදලිකාම් සහ හවන් අය	කුමුර	9	0	30
20.	ගැවගකාවත්ක	ඒ. පුද්ගලා සහ හවන් අය	වත්ක	3	1	17
21.	බැද්දෙගෙදරවතුනාය	ඒ. ඩිජ්‍යින්කාම් සහ හවන් අය	එම	6	3	0
22.	මැදගෙදරවතුනාය	ඒ. මැයින්කාම් සහ හවන් අය	එම	0	3	9
23.	ගෝකකුමූරවත්කෙදෙනිය	ඇ.ම්. කැම් සහ හවන් අය	කුමුර	4	3	7
24.	පෙළිලකුමූරු	ඒ. වාසනා සහ හවන් අය	එම	0	3	32

මේ ඉඩිම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනින්දෝරු අදාළකම්නිතුවේ ප්‍රබාහන තෙක්දා, විකිනීම් විනිශ්චිත සායනක් සම්බන්ධ කාරණ සම්බන්ධ පළාතේ මෙන්ජේරු නොවන්න දැනුවත් ප්‍රතිඵලිය යුතුවේ.

ගරුහර උණුමානය විනිශ්චිත අයුව ලෙස,

ඉලියරඩ් ඉම් තරේස්,  
මහයෙනුකාරීසු ව්‍යුත්.

### LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for improving the Ulapane Railway Station, to wit:—

Preliminary plan 5,091. Village—Ulapane.

Lot.	Name of Land:	Description.	Name of Claimant.	Extent.
				A. R. P.
J 850	Uda Imboolakumbura	Paddy field	G. Ukku Menika	0 0 6
K 850	Do.	do.	B. Hendrick Appu	0 0 4

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on April 19, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
March 13, 1902.

H. WAGE,  
Government Agent.

**ව**ෂි 1876 කුට්‍ර අඩුරුදේදේ හෙ,මිවර ජේන් ආසුපත්‍රියේ හැන්වෙන් වගක්නියේ ප්‍රකාරයට, ආණ්ඩුවේ හැවුලුස් තකට, එම්—ලේපනේ දුම්රිය හෘතික සූජා ව්,සිද්ධිවුහු ගෙරීම මිණිස මෙන් පාහා සැදකයෙවෙත ඉඩම් ලබා,යැණිම් සඳහා ක්‍රියාකරණ මිණිස “වෂි 1876යේ ඉඩම් ලබා,යැණිම් ආසුපත්‍රියේ” කෙටෙන් කා,ණ් බිජේ කරනීවෙන පායාර්ථුවල ප්‍රකාරයට කාරක මග්‍රිසකා,මේ මන්ත්‍රාණ්‍ය ඇතුව උඩම්,නැවගක්සේංගන නිසිංජකාර මට අණුලුති තේවී, ඒ ඉඩම් ගම්—

என.	ஒவியே கம்.	கிணியம் 5,091.	கம—போனே.	கைக்.
J 850	ஏவுஷ்டிலே சுடிர	அங்கம்.	அபைக்கம் கிழங்கு.	அ. ரூ. ப.
K 850	ஏம்.	சுடிர	பி. ரெஞ்சுமுடிநின்கு	0 0 6
		மம்	வி. கென்டிள்ஸ்பீஸ்	0 0 4

ଶ୍ରୀମିନ୍ ଦୁଇତି ଅକ୍ଷେତ୍ରକାର ହୃଦୟରେ ଆନ୍ଦୋଳନରେ କାଳରେଖାର ନିର୍ମିତ ବିଲ ପ୍ରୟୋଗରଙ୍କାରେ ଦ୍ୱାରା ଉପରେ ଯାଇଥିରେ ଏହାର ନିର୍ମିତ କୌଣସିର ପାଇଁ ପରିଚୟ ଦେଇଛନ୍ତି।

ඉංග්‍රීසි ඉංග්‍රීසිවාසිකම් ඇයේහා වූ සැම දෙනම හැමුවන තොගෙයේ භාවිත වෙනුවට හියාකරණ අද වැඩි 1902 ක්වා අප්‍රේල් මස 19 වෙනි දින පස්වරු දෙනෙන කන්සෝවල මැයෙනුවර ඩාල්වීරිදී මා ඉදිරිපිටව පැමිණා එ ගොඩායදමේ අධික්වා, ශික්මිද කියා කියා සිටියා ව තිබුව; සහ මෙම ඉංග්‍රීසිවා ලිඛිත මුදල් ගණකය රට ඇයේහා වූ භාවුන් අධික්වාමේ හොරතුරුයේ කියා සිටියා ව තිබුව තිබුණි තිබුණි මෙයින දැක්ක යුතුයි.

වසේ 1902 කටු ම,රකු මය 13 වෙති  
දින මකහුවර ක්‍රිලීරයේදීය.

ඉවි. ඩේස්.  
අන්තිච්‍රිත එපතය වමික්.

1876 ம் வூஸ்-தடு 3 ம் இவக்கச்சட்டத்தினுதி 7 ம் பிரிவின் பிரதாரம் உலப்பனை நெயில் கேவ ஸ்ரீமத் திருத்தும் பகிரங்க தேவைகளு வேண்டியதான் பின்னாக்சொலவப்படும் காணிகளை, அங்காவது :—

துண் ④.	காண்சியின் து	பெயா.	வீவும்.	பிரதமபடத்து இலக்கட 5,091.	குறிச்சி—உலப்பனை.	விசாலம்.
J 850	உடலும்புலரும்புரை		நெல்வயல்		உரித்தாளியின் பெயா.	அ. றா. பெ.
K 850	நூறு		ஏற்கு		ஜி. உக்குமெனிக்கா	0 0 6
					பி. கெஞ்சித அபா.	0 0 4

எத்துக்கொள்வதற்கான எதனஞ்செய்யுமாடி 1876 ம் டிரி-துகு காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினாலும் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசகீஸ் சபையினாலும் ஆலோசினியடன் தேசா திட்டியவாகள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்கிளப்புக்கொள்ள அரசாட்சியா என்னிடிருக்கிறா என்பதை 7 ம் பிரிவினாபதி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரச்சத்தமாய் வள்ளுப் பருந்தெய்கிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்போகுகின்ற சுகவரும் தாமாக அல்லது அவரவருடைய சாரியகாரா மூலமாய் 1902 ம் வருட சித்திராமாசம் 19 ந் தேதியிலன்று பகு 2 மணிக்கு கண்டி கச்சீரியில் என்முனைபாக வல்விப்பட்டுத் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளின் து தண்மையையும் அவ்வுட்ந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரக்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

கண்டித் துச்சேசனி,  
1902 ம் வருபு பஞ்சாணியில் 13 ந் எ..

எச். வேல்,  
அரசாட்சி ஏசன்<sup>(4)</sup>.

## ABSTRACTS OF SEASON REPORTS.

**ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF FEBRUARY, 1902.**

## NORTH-WESTERN PROVINCE.

## KURUNEGALA DISTRICT

Katugampola hatpattu : paddy crops reaped ; prospects good. Fine grain crops gathered ; prospects good. It rained only two days during the month. Health of people : fever prevails to some extent. Health of cattle : satisfactory.

Dewamedi hatpattu : paddy crops earing, ripening, and being reaped ; prospects fair. Fine grain crops have been harvested. Hardly any rain during the month. Health of people : there was much malarial fever. Health of cattle : good.

Hiriyala hatpattu : paddy crops are now being gathered ; prospects good. Fine grain crops are being gathered; prospects good. Health of people: good, fever prevailing. Health of cattle : good.

Wanni hatpattu : paddy crops partly young, partly maturing and reaping ; prospects seem favourable. Fine grain crops partly reaping and partly maturing ; prospects seem favourable. There has been rain during the month Health of people and cattle : good.

Dambadeni hatpattu : paddy crops being reaped and gathered in ; prospects not good. Fine grain chena clearing for yala commenced. No rain during the month. Health of people: fever prevails in some of the villages. Health of cattle : satisfactory.

**PROVINCE OF UVA.**

## BADULLA DISTRICT.

Weather : dry with occasional showers

Paddy : sowing of maha fields going on.

Chenas : harvesting nearly over ; yield good.

## Fruits and vegetables: p

### **Health of people : good**

## NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Tippalehena Pillagawabedda, situate in the village of Ganegama in the Gangaboda pattywa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**W**HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 8th day of March, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Tippalehena Pillagawabedda, situate in the village of Ganegama in the Gangaboda pattywa of the Matara District, in the Southern Province, containing in extent 1 acre, and shown as lot A $\frac{1}{2}$  in W. L. O. S. No. 84 S. P. and in the annexed certified tracing therefrom, was made to the Special


Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 626):

And whereas one Malawara-arachchige Don Jnanis of Ganegama made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

### *Description of the Land referred to.*

The land commonly called or known as Tippalehena Pillagawabedda, situate in the village of Ganegama in the Gangaboda pattywa of the Matara District, in the Southern Province, containing in extent 1 acre, and shown as lot A $\frac{1}{2}$  in W. L. O. S. No. 84 S. P. and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Dunumadalagahawatta (lot  $\frac{1,503}{U\ 15}$ ) claimed by

M. A. Don Salman and others, Tippalehena Pillagawabedda (lot  $\frac{1,503}{100}$ ) belonging to Crown, on the



Lot A $\frac{1}{2}$  called Tippalehena Pillagawabedda, situated in Ganegama village in the Gangaboda pattywa, containing in extent 1A. 0R. 0P.

Surveyor-General's Office,  
Colombo, January 30, 1901.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

east by Tippalehena Pillagawabedda (lot A) belonging to Crown, on the south by Tippalehena Pillagawabedda (lot A) belonging to Crown, on the west by Diwelhenewatta (lot  $\frac{1,503}{V\ 15}$ ) claimed by M. A. Don Salman and others, Dunumadalagahawatta (lot  $\frac{1,503}{W\ 15}$ ) claimed by M. A. Don Salman and others.

Galle, February 5, 1902.

J. G. FRASER,  
Special Officer.

S. O. 485

## MISCELLANEOUS NOTICES.

THE Government Agent, North-Central Province, Anuradhapura, will until the end of May next receive sealed tenders for the purchase of the following logs of timber felled about six years ago and lying on the Minor road near Kaduruagama between the Yoda-ela and the Kala-oya in Kalagam korale north.

Anuradhapura Kachcheri,  
March 5, 1902.

Statement of Timber referred to.

H. G. D. TURNBULL,  
for Government Agent.

Number of Logs.	Species.	Average Length.	Average Girth.	Cubical Contents of each Log.	Total Cubical Contents.
20	Satinwood	18	6	40 6 0	812 0 0
20	Do.	15	6	33 9 0	675 0 0
37	Do.	12	5	18 9 0	713 9 0
40	Do.	12	4	12 0 0	413 0 0
50	Do.	20	5	31 3 0	1,562 6 0
50	Do.	15	4	15 0 0	750 0 0
100	Do.	12	3	6 9 0	675 0 0
20	Halmilla	15	4	15 0 0	300 0 0
19	Do.	12	3	6 9 0	128 3 0
5	Wewarana	12	4	12 0 0	60 0 0
6	Ebony	8-12	3-4½	About $\frac{1}{2}$ ton	About 1½ ton

Sapwood of these logs is rotten, but the heart wood is sound and good, except in a few cases. Only a few logs are bent and crooked, but the majority is erect and good for sawing purposes.

නර, මධ්‍යම පළාතේ අනුරූපගරේ ආණ්ඩුවල් එජන්ස්‌ලැන්ස්පෙක් ලිංගින් ලබන මැයි මස අන්තීම වන්නුරු, උනුරු කළුගම්කෝරලේ ගෝබඇලුවන් කළු, මැයිවන් අනරේ නිසිටි කුදරුවාගම පාවුල පින්පාර අදාදර, දුනට කෘෂිකරුදා කුට පමණ ප්‍රථම කපාදම්, තිබෙන මෙහි පහත ලැයිස්තුවේ තිබෙන ලිංගින් මුදලට ගැණීමට මුදලුව වැන්විරෝධ බාර ගෙනකට, ඇති.

වත් 1902 ජ්‍යු. මාර්තු මස 5 වෙනි දින  
අනුරූපගරේ ස්විච්චියෙදි.

ඒම්. ඩී. ඩී. වර්ජ්බල්,  
ආණ්ඩුවල් එජන්ස් වෙනුවට.

### ලි ලැයිස්තුව.

කොට්ඨාස යෙනුව.	ඡාතිය.	සම්බන්ධ දිග. අඩ්.	සාමාන්‍ය වට යෙනුව. අඩ්.	කොට්ඨාස සහ අනි යෙනුව.	මුළු සනාධි යෙනුව.
20	බුරුක	18	6	40 6 0	812 0 0
20	"	15	6	33 9 0	675 0 0
37	"	12	5	18 9 0	713 9 0
40	"	12	4	12 0 0	413 0 0
50	"	20	5	31 3 0	1,562 6 0
50	"	15	4	15 0 0	750 0 0
100	"	12	3	6 9 0	675 0 0
20	හල්මල්ල	15	4	15 0 0	300 0 0
19	"	12	3	6 9 0	128 3 0
5	වුවරක	12	4	12 0 0	60 0 0
6	ඛරුවල	8-12	3-4½	වෙන් $\frac{1}{2}$ පමණ	වෙන් 1½ පමණ

මෙම ලැයිලු එල්ලේ දිරායාස් හිඩුන් අරවුව නොදුව තිබේ. සැලුරුපයක් හැර අයින් ලි ඉරා වැට්ටා ගැණීමට ප්‍රමුදු නොවේ.

එම් ත්‍රිත්‍ය මාකාණාත්තු අර්සාට්සි රේස්ල්‍රාම් මින්නේරක්කු ප්‍රාදු වරුණාස්කානුක්කුම් බෙට්ටාප්පාටු මුද්‍රා තත්කාලයේ කාලකම කොර්ජා වැට්ක්ක්ල් යොත් යොවාවක්කුම් කාලොයාවක්කු යිංගාල්පිල් කෙතුරුවා කමත්තුක් කොළින්තායිරුක්කුම් ගුරුක්කුම් තෙරුවිලුක්කුම් පිළිගුවන් තේසාල්ලප්පාටුම් මරත්තුනුක් ව්‍යිපතර්කු එතිරේ වරුම් වෙවකාසිමාතම් මුද්‍රායුම් වරාරක්කුම් මුත්තරයිට්ට කොළුවක්කු තාසික්‍රාන් රත්තුක්කිරාවාර්.

අත්‍රාජුප්‍රාම් ක්ස්සේරි,  
1902 ජ්‍යු. මාර්තු මස 5 නිල.

එස්. ජී. එ. මර්ස්ස්ඩ්ස්,  
ඒජන්රුක්කාක.

### මරත්තියේ විපරම්.

තුනුම් තැංප්.	මරත්තියේ වැක.	සරාසරි තීංස්.	සරාසරි සත්‍ර රාම්ස්.	ඉව්බාගු තුනුම් නෙතුම් කණ්ස්.	මොත්තම් අභ්‍යන්තරයේ තුනුම්
20	බුරුත්	18	6	40 6 0	812 0 0
20	"	15	6	33 9 0	675 0 0
37	"	12	5	18 9 0	713 9 0
40	"	12	4	12 0 0	413 0 0
50	"	20	5	31 3 0	1,562 6 0
50	"	15	4	15 0 0	750 0 0
100	"	12	3	6 9 0	675 0 0
20	හල්මල්ල	15	4	15 0 0	300 0 0
19	"	12	3	6 9 0	128 3 0
5	වුවරක	12	4	12 0 0	60 0 0
6	ඛරුවල	8-12	3-4½	ගරක්කුරායාය $\frac{1}{2}$ ගෙන් ගරක්කුරායාය $\frac{1}{2}$ ගෙන්	ගරක්කුරායාය $\frac{1}{2}$ ගෙන් ගරක්කුරායාය $\frac{1}{2}$ ගෙන්

තින්ත මරත්තියාක්කින් තැංප්පාප්‍රාම් ප්‍රමුදායිරුක්කිරතු. නමුදා මොත්ත ව්‍යුරායාප්‍රාම්ක්කිරතු. සිල මරක්කාව් මුත්තපාප්‍රාම්. ප්‍රමුදල අතික්කාප්‍රාම් ප්‍රමුදල නොරාගමනු මාරත්තියාක්කින් තැංප්පාප්‍රාම් ප්‍රමුදායිරුක්කිරතු.

## LAND SALES IN THE EASTERN PROVINCE.

(Continued from page 913.)

No. 872, E. P.

Colonial Secretary's Office,  
Colombo, March 22, 1902.

**O**N Tuesday and Wednesday, May 6 and 7, 1902, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at the Mutur Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two hundred and sixty-two allotments of land situated in the Koddiyar division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 2,950. Village—Toppur.			Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Lot.	Name of Applicant.	Name of Land.		
87549	M. Sinnakkutti	Seenanelivayal	8 2 10	10 0
1820	H. M. Sinnemarikar and others	Preliminary plan 1,145. Village—Toppur. Kuvaddikadu	28 1 24	17 50
40	Katirittampi	Preliminary plan 982. Village—Toppur. Penegadyvayal	2 0 3	20 0
42	Kalenthara Kuppaittampi	do.	2 1 12	20 0
43	—	do.	2 2 18	20 0
87538	Occupied by M. Meiytin	Preliminary plan 2,947. Village—Mutur. Vavaltangi	3 3 16	30 0
1631	M. Viruttasala Pandersini	Preliminary plan 1,127. Village—Mutur. Kolanacheahenakadu	10 3 22	10 0
1632	Do.	do.	2 3 4	10 0
1332	Kattuvava Meerasaib	Preliminary plan 1,092. Village—Mutur. Mukattuarattupumi	7 0 6	10 0
1333	Do.	do.	15 1 36	10 0
A	A. M. Tampivappu	Preliminary plan 977. Village—Mutur. Garden	1 0 11	15 0
B	P. M. Meideen Bawa	do.	0 3 22	15 0
C	Do.	do.	0 2 2	15 0
D	P. M. Mammatuttampi	do.	0 2 22	15 0
F	K. Mukhammadumar	do.	0 2 16	15 0
G	P. M. Ibrahim Hamid	do.	1 0 3	15 0
H	V. K. M. Aptul Katar	do.	0 3 22	15 0
I	M. Katarsa and one	do.	1 0 28	15 0
957	Sittampalam Marimuttu	Preliminary plan 1,060. Village—Champur. Wilancaduvachena	6 0 6	10 0
67	Arumukam Kanakkappillai	Preliminary plan 986. Village—Champur. Palamunai	14 2 28	12 50
48	Vaikali Kandappen	Preliminary plan 983. Village—Champur. Sampukkuli	4 0 9	10 0
49	Do.	do.	1 0 12	10 0
A 3	Do.	do.	4 2 18	10 0
B 3	Do.	Sinnatampukkuli	1 0 36	10 0
10	P. H. Kalimuttu	Preliminary plan 981. Village—Champur. Vetativukadu	20 2 33	15 0
11	Do.	do.	23 2 0	15 0
12	W. Murugesan	do.	55 2 38	15 0
13	K. N. Mudaliyar Appachchippillai	do.	49 3 0	15 0
14	Do.	do.	22 0 10	15 0
15	Kunder Kurunather	do.	6 3 30	15 0
16	M. Mathar Rasakka	do.	17 3 35	15 0
17	Akammatu Assenalevvai	do.	19 2 18	15 0
18	—	do.	1 0 0	15 0
4	W. Murukisen	Preliminary plan 980. Village—Champur. Champurkadu	3 0 18	10 0
5	S. Suppen	do.	2 0 7	10 0
6	M. Konamalai	do.	0 3 38	10 0
7	Kaliyappan Vyramuttu	do.	0 2 23	10 0
8	W. Murukesan	do.	3 1 12	10 0
J	Kali Velanthan	do.	0 2 37	15 0
K	K. Marimuthu and one	do.	0 0 38	15 0
L	Sinnappodian Sittiran	do.	0 2 5	15 0
M	S. Kaliyappan	do.	0 2 16	15 0
N	Murukan Mappani	do.	0 2 11	15 0
O	Murukan Kuttian	do.	0 1 31	15 0
R	K. Marimuttu	do.	0 2 26	15 0
S	M. Kaliyappan	do.	0 2 4	15 0
T	Kateravelu Sittan	do.	0 3 0	15 0
U	S. Sittiran	do.	0 1 26	15 0
W	K. Kalimuttu	do.	0 0 23	15 0

Lot.	Name of Applicant.	Name of Land	Extent. A. R. P.	Upset Price per Acre.
				Rs. c.
A 1	K. Marimuttu	Champurkadu	0 0 27	15 0
B 1	T. Odiyar Kaliyappan	do.	0 1 30	15 0
C 1	K. Arulampalam	do.	0 1 13	15 0
D 1	Do.	do.	0 1 0	15 0
E 1	Do.	do.	0 2 28	15 0
M 1	M. Vyramuttu	do.	0 1 3	15 0
P 1	K. Vyramuttu	do.	0 1 27	15 0
S 1	M. Kattamuttu	do.	0 1 9	15 0
T 1	M. Konamalai	do.	0 0 37	15 0
W 1	Pillaiyar temple	do.	0 0 25	15 0
Y 1	Patter Kuppaiyan	do.	0 0 19	15 0
Z 1	Mukammatu Matar Marikar	do.	0 0 28	15 0
B 2	Udayar Marimuttu	do.	0 2 12	15 0

## Preliminary plan 979.

Village—Champur.			
3 Konappar Kanavati	Sayakaravittai	3 1 38	10 0

## Preliminary plan 1,142.

## Village—Ichchilampattai.

S 11	Temple land	Garden	0 0 17	15 0
T 11	S. Katiran	do.	0 0 17	15 0
U 11	Sinnar Vyramuttu	do.	0 0 13	15 0
V 11	K. K. Palattai	do.	0 0 16	15 0
W 11	W. Paythen	do.	0 0 24	15 0
X 11	C. Ariyan	do.	0 0 23	15 0
Y 11	Madarpanikkan Karli	do.	0 0 12	15 0
Z 11	Kanderadappen Semben	do.	0 0 11	15 0
A 12	J. Condan	do.	0 0 9	15 0
B 12	M. Sempen	do.	0 0 7	15 0
C 12	S. K. Sinneppillai	do.	0 0 14	15 0
D 12	K. Marian	do.	0 0 12	15 0
E 12	S. Virapodi	do.	0 0 15	15 0
F 12	Kanavati Muniandy	do.	0 0 20	15 0
G 12	P. Katiran	do.	0 0 21	15 0
H 12	Konamalai Patten	do.	0 0 18	15 0
I 12	P. Karli	do.	0 0 20	15 0
K 12	K. Sempen	do.	0 0 14	15 0
L 12	P. Tevia	do.	0 0 16	15 0
M 12	P. Neelan	do.	0 0 19	15 0
N 12	Velauthar Rengen	do.	0 0 23	15 0
O 12	Nallatampi Arumugam	do.	0 0 22	15 0
P 12	N. Pattaicooty	do.	0 0 19	15 0
Q 12	Alvan Sithan	do.	0 0 16	15 0
S 12	B. Umaittai	do.	0 0 16	15 0
T 12	C. Sinnatampi	do.	0 0 18	15 0
U 12	Katiravelu Sempem	do.	0 0 19	15 0
V 12	N. Pikiri	do.	0 0 13	15 0
W 12	P. V. Monthappillai	do.	0 0 23	15 0
Y 12	V. Sinnattampi	do.	0 0 10	15 0
Z 12	V. V. Ramanathapillai	do.	0 0 14	15 0
A 13	N. Sempen Coottu	do.	0 0 28	15 0
B 13	P. Katar Akammatu	do.	0 0 39	15 0
C 13	M. Kanavati	do.	0 0 18	15 0
1815	U. M. Pakkirtampi	do.	9 1 12	15 0

## Preliminary plan 1,140. Village—Ichchilampattai.

1813	Kantan Neelan	Mavittavayal	15 2 21	10 0
------	---------------	--------------	---------	------

## Preliminary plan 1,100. Village—Pallikkudiyiruppu.

1389	Neelappar Vairamuttu	Nayayanduwa Kudakadu	2 0 27	10 0
------	----------------------	----------------------	--------	------

## Preliminary plan 2,920. Village—Toppur.

O 83	S. Meiyatin Pichchai	Pottavalavu	0 0 12	50 0
P 83	Abdulla Meidin Bawa	do.	0 0 8	25 0
Q 83	A. Vappu and three	Panaidyavalavu	0 0 18	50 0
R 83	Packeer Kuppai	Potavalavu	0 0 10	50 0
S 83	A. Meiydin Pichchai and one	Pota-angavalavu	0 0 14	50 0
T 83	K. M. Meera Lebbe	do.	0 0 .8	50 0
U 83	A. Kuppaitampi	do.	0 0 24	50 0
87436	—	Potatalid	0 1 34	50 0
87437	Heirs of Sekumadar Meiydin	Vattawanvayal	0 0 6	20 0
87438	—	Potatalid	0 0 10	25 0

Default Lands.—For non-payment of stamp and deed fees.

Preliminary plan 618. Village—Kankuvelli.  
Name of Purchaser.

I 209	P. Konamalai	1 0 28	20 0
R 209	M. V. Ilamsinkam	2 3 24	20 0
S 209	M. M. Mathar	15 2 31	20 0

Lot.	Name of Purchaser.	Description.	Extent.			Upset Price per Acre. Rs. c.
			A.	R.	P.	
O 54	M. Aptulkatar	Preliminary plan 168. Village—Toppur. Paddy land	4	2	4	20 0
O 54 A	C. Ismail Lebbe Marikar	do.	2	1	6	20 0
O 54 B	Do.	do.	1	3	0	20 0
Y 54	M. Akammatu Levvai	do.	4	1	24	20 0
Q 54	M. Oleganathan	do.	1	2	29	20 0
P 54	Sinnar Ramoe	do.	1	3	26	20 0
E 55	C. W. V. Kantappar	Preliminary plan 170. Village—Toppur. Paddy land	5	0	7	20 0
B 56	A. Mammatu Cassim	Preliminary plan 171. Village—Toppur. Paddy land	1	2	1	20 0
1233½	C. Konamalai and P. Sampunathan	Preliminary plan 160. Village—Kunitivu. Paddy land	4	1	16	20 0
F 50	S. Veluppillai	Preliminary plan 157. Village—Champur. Paddy land	0	1	28	20 0
D 50	C. Velanthan	do.	0	3	13	20 0
U 49	S. Conamalai	do.	0	1	34	20 0
V 49	Do.	do.	0	1	19	20 0
H 50	K. Kandappan	do.	0	2	30	20 0
W 49	Do.	do.	2	0	14	20 0
W 48	K. Kandappan and C. Murugappan	Preliminary plan 151. Village—Champur. Paddy land	9	2	3	20 0
Y 48	Do.	do.	2	3	35	20 0
Z 48	Do.	do.	2	0	26	20 0
A 49	Do.	do.	3	1	19	20 0
B 49	Do.	do.	2	1	27	20 0
C 49	Do.	do.	1	0	15	20 0
D 49	Do.	do.	2	2	31	20 0
E 49	Do.	do.	9	1	38	20 0
F 49	Do.	do.	6	1	11	20 0
G 49	Do.	do.	1	1	8	20 0
H 49	Do.	do.	2	3	2	20 0
I 49	Do.	do.	1	1	22	20 0
J 49	Do.	do.	1	1	9	20 0
K 49	Do.	do.	7	3	13	20 0
Q 49	K. Kandappan	Preliminary plan 153. Village—Champur. Paddy land	3	2	29	20 0
P 50	S. Sampunathan	Preliminary plan 158. Village—Champur. Paddy land	1	0	4	20 0
X 50	N. Caliyappan	do.	0	3	7	20 0
V 50	Do.	do.	0	3	2	20 0
Y 50	S. Konamalai	do.	0	3	24	20 0
I 50	K. Sinnakkutti	do.	0	1	9	20 0
E 51	K. Kandappan and C. Murukappan	Preliminary plan 159. Village—Champur. Paddy land	2	1	38	20 0
G 51	Do.	do.	8	1	15	20 0
I 51	Do.	do.	6	0	32	20 0
A 51	V. Vyramuttu	do.	5	1	8	20 0
J 51	S. Marimuttu and C. Sinnattampi	Preliminary plan 161. Village—Champur. Paddy land	10	2	8	20 0
K 51	Do.	do.	1	3	24	20 0
T 48	K. Kanapatippillai	Preliminary plan 148. Village—Champur. Paddy land	6	2	21	20 0
R 48	K. Aiyaraiyaturaiaiyar	do.	4	3	2	20 0
1230	S. Konamalai	Preliminary plan 149. Village—Champur. Paddy land	3	0	11	20 0
1231	K. Kandappan	do.	3	2	34	20 0
N 52	S. A. Magadu Meera	Preliminary plan 164. Village—Pallikkudiyiruppu. Paddy land	2	1	25	20 0
1236	Do.	do.	0	3	0	20 0
G 52	Ponnachchai, widow of C. Konamalai	do.	2	2	36	20 0
1235	Do.	do.	0	1	0	20 0
M 52	C. Katiravelu	do.	0	3	38	20 0
L 52	W. Sinnattampi	do.	2	0	9	20 0
I 52	M. M. Mammatu Matar	do.	0	3	39	20 0
H 52	P. Akammatu Malimpillai	do.	1	1	37	20 0
Z 51	M. M. Vappu Marikar	do.	3	3	5	20 0
1238	Do.	do.	1	0	3	20 0
B 55	W. V. Caliyappan	Preliminary plan 169. Village—Pallikkudiyiruppu Paddy land	13	2	0	20 0
Z 54	M. M. Vappu Marikar	Preliminary plan 168. Village—Pallikkudiyiruppu Paddy land	3	2	21	20 0
J 54	Do.	do.	1	0	6	20 0
Q 50	Ponnachchi, widow of Konamalai	Preliminary plan 158. Village—Pallikkudiyiruppu Paddy land	2	3	1	20 0

Lot.	Name of Purchaser.	Name of Land.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
M 53	M. M. Mammatu Matar	Preliminary plan 166. Village—Pallikudiyiruppu Paddy land	3 3 14	20 0
N 53	M. M. Vappu Marikar	do.	11 2 11	20 0
H 53	K. Kandappan	Preliminary plan 165. Village—Pallikudiyiruppu Paddy land	1 2 29	20 0
S 52	A. Mammatu Cassim	do.	1 1 36	20 0
R 52	Do.	do.	2 1 33	20 0
V 52	M. M. Mammatu Matar	do.	2 0 2	20 0
C 53	K. Caliyappan	do.	2 1 31	20 0
D 53	M. M. Mammatu Matar	do.	0 0 31	20 0
T 52	Do.	do.	0 1 31	20 0
U 52	Do	do.	4 1 32	20 0
U 51	C. Konamalai	Preliminary plan 162. Village—Pal likudiyiruppu Paddy land	0 2 22	20 0
Q 51	C. V. Kandappan	do.	4 3 32	20 0
O 51	P. Sinnattampi	do.	1 0 0	20 0
N 51	S. Meiytin Bawa	do.	6 0 16	20 0
S 51	S. Sinnattampi	do.	9 3 12	20 0
1234	Do.	do.	0 1 15	20 0
T 51	M. Mammatu Matar	do.	2 3 9	20 0
W 51	Do.	do.	2 2 38	20 0
Z 51	Do.	do.	1 3 24	20 0
C 54	K. Kandappan	Preliminary plan 167. Village—Pallikudiyiruppu Paddy land	2 3 18	20 0
M 56	K. Monthappillai	Preliminary plan 172. Village—Pallikudiyiruppu Paddy land	2 3 23	20 0
N 56	Do.	do.	9 3 2	20 0
J 56	S. Kandappan	do.	4 2 0	20 0
H 56	M. Meiytin Bawa	do.	3 2 16	20 0
I 56	M. M. Mammatu Matar	do.	3 2 6	20 0
G 56	Do.	do.	1 3 10	20 0
F 56	P. H. Vyramuttu	do.	1 0 29	20 0
E 56	N. Caliyappan and one	do.	3 2 27	20 0
1249	Do.	do.	1 1 8	20 0
W 59	A. Malimpillai	Preliminary plan 180. Village—Mallikaitivu. Paddy land	1 2 26	20 0
C 60	M. M. Vappu Marikar	do.	3 0 13	20 0
Z 59	M. M. Mammatu Matar	do.	3 1 37	20 0
Y 59	A. Caliyappan	do.	2 3 1	20 0
X 59	V. Sinnavan	do.	1 2 31	20 0
F 60	M. Meiytin Bawa	do.	5 0 33	20 0
I 60	C. Kathiraman	do.	5 1 30	20 0
H 60	Do.	do.	6 2 27	20 0
V 59	Do.	do.	9 1 30	20 0
A 60	A. Caliyappan	do.	3 0 35	20 0
D 60	P. Segu Matar	do.	1 3 12	20 0
F 60	Do.	do.	20 2 33	20 0
B 60	K. Meerasaib	do.	2 1 3	20 0
G 60	P. Konan	do.	8 1 24	20 0
N 59	K. Meerasaib	Preliminary plan 179. Village—Mallikaitivu. Paddy land	16 3 19	20 0
M 59	A. Meerasaib	do.	3 2 8	20 0
T 59	A. M. Kassim	do.	4 2 29	20 0
1252 & P 59	P. Segu Matar	do.	21 2 32	20 0
S 61	S. Ariyan	Preliminary plan 187. Village—Mallikaitivu. Paddy land	14 3 11	20 0
R 61	Do.	do.	3 0 33	20 0
1255 & Q 61	M. M. Vappu Marikar	Preliminary plan 186. Village—Mallikaitivu. Paddy land	20 3 24	20 0
B 61, C <sup>1</sup> , C <sup>2</sup> , C <sup>3</sup> , C <sup>4</sup>	M. M. Vappu Marikkar	Preliminary plan 183. Village—Mallikaitivu. Paddy land	50 2 25	20 0
6371	S. M. Pichchai	Preliminary plan 586. Village—Mutur. Paddy land	4 2 1	20 0
6369	Do.	do.	1 3 15	20 0
6370	Do.	do.	2 0 25	20 0
6368	A. M. Ussanbawa Alim	do.	1 3 30	20 0
6389	C. Umerugatta	do.	3 3 37	20 0
6386	A. S. Mukammattutampi	do.	2 1 0	20 0
6385	S. Seenittampi	do.	2 1 34	20 0
6384	M. Naida K. Marikar	do.	1 3 0	20 0
6375	U. Sekunatar	do.	9 0 30	20 0
6366	A. Assanalevvai	do.	0 2 36	20 0
6367	S. Veluppillai	do.	1 1 14	20 0
6373	A. Umeruttampi	do.	2 2 37	20 0

Lot.	Name of Purchaser.	Description.	Upset Price per Acre.		
			Extent. A. R. P.	Rs. c.	
Preliminary plan 442. Village—Mutur.					
4064	Akammatu Meerasaib	Paddy land	1	0	21
4065	P. M. Aptul Katar	do.	1	2	10
4079	P. M. Chinnattampi	do.	3	3	11
4075	M. M. Vappu Marikar	do.	2	1	9
4060	Pichchai Meiytinbawa	do.	3	2	21
4059	Akkamatu Levvai Mammatu Casim	do.	0	3	5
4070	P. Ebraitampi	do.	3	1	6
4063	S. Allapichchai	do.	1	0	37
4062	P. M. Umerukandu Marikar	do.	1	2	37
Preliminary plan 490. Village—Mutur.					
4090	M. M. Vappu Marikar	Paddy land	7	3	32
Preliminary plan 591. Village—Mutur.					
6413	P. Vidhan Muttu	Paddy land	9	0	0
Preliminary plan 589. Village—Mutur.					
6411	A. M. Meiyatin Levvai	Paddy land	2	0	7
Preliminary plan 154. Village—Mutur.					
R 49	Casim Bawa	Paddy land	4	2	11
Preliminary plan 159. Village—Mutur.					
C 51	K. Pattan	Paddy land	2	3	39
H 51	K. Kantappan	do.	4	2	32
E 51	Do.	do.	1	3	24
B 51	Pattar Virapattiran	do.	3	2	0
Preliminary plan 443. Village—Mutur.					
4084	P. V. Mukammatu Levvai	Paddy land	2	2	10
4085	S. Sinnattampi	do.	4	3	16
4082	V. Sinnattampi	do.	4	1	35
4086	M. M. Camy Marikar	do.	4	2	36
Preliminary plan 587. Village—Mutur.					
6394	A. M. Tampi and Seku Ibrahim	Paddy land	7	0	23
6392	Akammatu Levvai Seenி	do.	6	3	12
Preliminary plan 431.—Village—Mutur.					
3912	Akammatu Malimpillai and one	Paddy land	11	0	0
Preliminary plan 150. Village—Marutadichenai.					
V 48	S. Kandappan and others	Paddy land	7	2	6
U 48	Do.	do.	11	1	14

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 872, E. P.

ரொலோனியல் சக்கிறத்தார் ஆபிசில்,  
தொரூம்பு. 1902 ம் ஆண்டு பஞ்சனியை 22 ந் ட.

1902 ம் ஆண்டு வைக்கிஸ்மாதம் 6 ம் 7 ம் திகதிகளாகிய செவ்வாய் புதன்திமைகளில் முதார்வாடி வீட்டில் திரிகோணமலை உதவி கவற்றுமேச்சுத் தென்றவர்களால் இதாடியிற் சொல்லப்பட்டிருக்கிற முகக்குரிய காணித்துண்டுளை, அரசா-சிபாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் எல்திற்குறியில் போன்று.

262 காணித்துண்டன், கீழ் மாகாணத்து திரிசோணமலை மலதிறிக்கிண் கொட்டியாபுரப் பகுதியிலிருக்கின்றன.

1975/01/14 2:950

கன்கா  
திருத்தி

இல.	குறிச்சி.	கேள்விக்காரணின் பெயர்.	காணியின் பெயர்.	அ. டி. ப.	விசாலம்.	வகு.
87549	தோப்பூர்	எம். சின்னக்குட்டி	சின்ன வெளிவயல்	8 2 10	10 0	ஆ. ச.
8.0	ஷீ	எச். எம். சின்னமரக்காயரும் மறபேரும்	குவாட்டிக்காடு	28 1 24	17 50	
40	ஷீ	கதிரித்தம்பி	பனிக்கட்டிலவயல்	2 0 3	20 0	
42	ஷீ	கலங்தர் குப்பைத்தம்பி	ஷீ	2 1 12	20 0	
43	ஷீ	—	ஷீ	2 2 18	20 0	
87538	முதா	பிரதமபடம் 2,947. எம். மெய்தீன் குடியிருப்பது	வெளவாற்றங்கி	3 3 16	30 0	
1631	ஷீ	பிரதமபடம் 1,127.	செ. விருத்தாசல பண்டர்சினி கோலாச்சியா சே	10 3 22	10 0	
1632	ஷீ	ஷீ	செ. விருத்தாசல பண்டர்சினி	2 3 4	10 0	

ஏக்கர் ஒத்து  
நக்கு தளிப்பு

விசாலம். விலை.

இல்.	அறிச்சி.	கே.விக்காரனின் பெயர். காணியின் பெயர்.	ச. ரூ. ப.	ரூ. ச.
பிரதமபடம் 1,092.				
1332	முதார்	காட்டுவாவா மீராசாப்பு	முகத்துவாரத்தப்பழமி	0 6 10 0
1333	ஷீ	ஷீ	ஷீ	15 1 36 10 0
பிரதமபடம் 977.				
A	ஷீ	ஏ. எம். தம்பிவாப்பு	தோட்டத்தர	1 0 11 15 0
B	ஷீ	பி. எம். மெய்தீன்வாவா	ஷீ	0 3 22 15 0
C	ஷீ	ஷீ	ஷீ	0 2 2 15 0
D	ஷீ	பி. எம். மம்மதுத்தமபி	ஷீ	0 2 22 15 0
F	ஷீ	கே. முகம்மது மதார்	ஷீ	0 2 16 15 0
G	ஷீ	பி. எம். இபுருகிம் ஹமீத்	ஷீ	1 0 3 15 0
H	ஷீ	கி. கே. எம். அப்துல்காதர்	ஷீ	0 3 22 15 0
I	ஷீ	எம். காஶர்சாவும் மறு	ஷீ	1 0 28 15 0
பிரதமபடம் 1,060.				
957	ஷீ	சிற்றம்பலம் மாரிமுத்து	வேலன்சாடுவாசேனை	6 0 6 10 0
பிரதமபடம் 986.				
67	ஷீ	ஆஹுமக் கணக்கப்பிள்ளை	மம்பொல	14 2 28 12 50
பிரதமபடம் 983.				
48	ஷீ	வைகானி கந்தப்பன்	சம்புக்குளி	4 0 9 10 0
49	ஷீ	ஷீ	ஷீ	1 0 12 10 0
A 3	ஷீ	ஷீ	ஷீ	4 2 18 10 0
B 3	ஷீ	ஷீ	ஷீ	1 0 36 10 0
பிரதமபடம் 981.				
10	ஷீ	பி. எச். காளிமுத்து	வெட்டடதீவுக்காடு	20 2 33 15 0
11	ஷீ	ஷீ	ஷீ	23 2 0 15 0
12	ஷீ	டபினியு. முருகேசு	ஷீ	55 2 38 15 0
13	ஷீ	க. மு. அப்பாச்சிப்பிள்ளை	ஷீ	49 3 0 15 0
14	ஷீ	ஷீ	ஷீ	22 0 10 15 0
15	ஷீ	சந்தர் குருநாதர்	ஷீ	6 3 30 15 0
16	ஷீ	எப். மதார் ராக்கா	ஷீ	17 3 35 15 0
17	ஷீ	அகமது அசனுபலவுவை	ஷீ	19 2 18 15 0
18	ஷீ	—	ஷீ	1 0 0 15 0
பிரதமபடம் 950.				
4	ஷீ	டபினியு. முருகேசன்	சம்பூர்க்காடு	3 0 18 10 0
5	ஷீ	எஸ். சுப்பன்	ஷீ	2 0 7 10 0
6	ஷீ	எம். கோணுமலை	ஷீ	0 3 28 10 0
7	ஷீ	காளியப்பன் வயிரமுத்து	ஷீ	0 2 23 10 0
8	ஷீ	டபினியு. முருகேசன்	ஷீ	3 1 12 10 0
J	ஷீ	காளி வேலருத்தன்	ஷீ	0 2 37 15 0
K	ஷீ	கே. மாரிமுத்தவும் மறு	ஷீ	0 0 38 15 0
L	ஷீ	சின்னப்பொடியன் சித்திரன்	ஷீ	0 2 5 15 0
M	ஷீ	எள். காளியப்பன்	ஷீ	0 2 16 15 0
N	ஷீ	முருகன் மாப்பாண்	ஷீ	0 2 11 15 0
O	ஷீ	முருகன் குட்டியன்	ஷீ	0 1 31 15 0
R	ஷீ	கே. மாரிமுத்து	ஷீ	0 2 26 15 0
S	ஷீ	எம். காளியப்பன்	ஷீ	0 2 4 15 0
T	ஷீ	கதிரவேலு சித்தன்	ஷீ	0 3 0 15 0
U	ஷீ	எஸ். சித்திரன்	ஷீ	0 1 26 15 0
W	ஷீ	கே. காள்முத்து	ஷீ	0 0 23 15 0
A 1	ஷீ	கே. மாரிமுத்து	ஷீ	0 0 27 15 0
B 1	ஷீ	பி. உடையார் காளியப்பன்	ஷீ	0 1 30 15 0
C 1	ஷீ	கே. அருளம்பலம்	ஷீ	0 1 13 15 0
D 1	ஷீ	ஷீ	ஷீ	0 1 0 15 0
E 1	ஷீ	ஷீ	ஷீ	0 2 28 15 0
M 1	ஷீ	எம். வயிரமுத்து	ஷீ	0 1 3 15 0
P 1	ஷீ	பி. வயிரமுத்து	ஷீ	0 1 27 15 0
S 1	ஷீ	எம். காத்தமுத்து	ஷீ	0 1 9 15 0
T 1	ஷீ	எம். கோணுமலை	ஷீ	0 0 37 15 0
W 1	ஷீ	பின்னோயார்கோவில்	ஷீ	0 0 25 15 0
Y 1	ஷீ	பத்தர் குடுபயன்	ஷீ	0 0 19 15 0
Z 1	ஷீ	முகம்மதுமாசார் மரக்காயர்	ஷீ	0 0 28 15 0
B 2	ஷீ	என். உடையார் மாரிமுத்து	ஷீ	0 2 12 15 0
பிரதமபடம் 979.				
3	ஷீ	கோணப்பர் கணபதி	சாயக்காரவுட்டகை	3 1 38 10 0

टිල	ගුරිණී.	කෙස්විකාරීන් පෙයර්. කාණියින් පෙයර්.	පිරතමපතම 1,142.	ඩැක්සර් ගිණු ක්‍රුත් තේලිපු	
				විශාලම්	විශාලම්
ර. රා. ගි.	රු. ඩ.				
T 11	සාස්සිලම්පත්තය	කොවිත්තරා	තොටුපෑත්තරා	0 0 17	15 0
T 11	ලේඛ	සැං. + තිරණ	ලේඛ	0 0 17	15 0
U 11	ලේඛ	සින්නූර් වයිරපුත්ත	ලේඛ	0 0 13	15 0
V 11	ලේඛ	කේ. කේ. පාලාත්තය	ලේඛ	0 0 16	15 0
W 11	ලේඛ	ප්‍රිනිය්. පෙතන	ලේඛ	0 0 24	15 0
X 11	ලේඛ	ඩී. ඇරියන්	ලේඛ	0 0 23	15 0
Y 11	ලේඛ	මතාර් පැණිකක්ස් ගාලී	ලේඛ	0 0 12	15 0
Z 11	ලේඛ	ඇන්තරාප්පන් ගේම්තන්	ලේඛ	0 0 11	15 0
A 12	ලේඛ	ඡෝ. ගොන්ටාන්	ලේඛ	0 0 9	15 0
B 12	ලේඛ	එම. ගේම්පන්	ලේඛ	0 0 7	15 0
C 12	ලේඛ	එං. කේ. සින්නාප්පින්නා	ලේඛ	0 0 14	15 0
D 12	ලේඛ	ඒ. මරියාන්	ලේඛ	0 0 12	15 0
E 12	ලේඛ	එං. වෝප්පොඩ්	ලේඛ	0 0 15	15 0
F 12	ලේඛ	කැන්පති මුණ්ඩාන්දි	ලේඛ	0 0 20	15 0
G 12	ලේඛ	ඩී. කතිරණ	ලේඛ	0 0 21	15 0
H 12	ලේඛ	කොනුමැලි පත්තන්	ලේඛ	0 0 18	15 0
I 12	ලේඛ	ඩී. කානි	ලේඛ	0 0 20	15 0
K 12	ලේඛ	උ. ගේම්පන්	ලේඛ	0 0 14	15 0
L 12	ලේඛ	ඩී. තෙවියා	ලේඛ	0 0 16	15 0
M 12	ලේඛ	ඩී. සිලන්	ලේඛ	0 0 19	15 0
N 12	ලේඛ	වෙළායුතාර් රෙංකන්	ලේඛ	0 0 23	15 0
O 12	ලේඛ	ආල්ලත්තම්පි ආහුමුකම්	ලේඛ	0 0 22	15 0
P 12	ලේඛ	එන්. පත්තැක්සුත්ති	ලේඛ	0 0 19	15 0
Q 12	ලේඛ	ඇංච්වාන් සිත්තන්	ලේඛ	0 0 16	15 0
S 12	ලේඛ	ඩී. ඉංමයාත්තය	ලේඛ	0 0 16	15 0
T 12	ලේඛ	ඩී. සින්නත්තම්පි	ලේඛ	0 0 18	15 0
U 12	ලේඛ	කත්‍රලොනු ජේපාන්	තොටුපෑත්තකාණී	0 0 19	15 0
V 12	ලේඛ	එන්. පික්සිරි	ලේඛ	0 0 13	15 0
W 12	ලේඛ	ඩී. වී. මොන්ඩ්තප්පින්නා	ලේඛ	0 0 23	15 0
Y 12	ලේඛ	ඩී. සින්නත්තම්පි	ලේඛ	0 0 10	15 0
Z 12	ලේඛ	ඩී. වී. ඩුරාමනුතප්පින්නා	ලේඛ	0 0 14	15 0
A 13	ලේඛ	එන්. ගේම්පනාකුත්ති	ලේඛ	0 0 28	15 0
B 13	ලේඛ	ඩී. කාතර් අකම්මතා	ලේඛ	0 0 39	15 0
C 13	ලේඛ	එම. කන්පති	ලේඛ	0 0 18	15 0
1815	ලේඛ	යු. එම. පෙක්සිර්ත්තම්පි	ලේඛ	9 1 12	15 0
		පිරතමපතම 1,140.			
1813	ලේඛ	කන්තන් නිලන්	ගාවිට්තවයල්	15 2 21	10 0
		පිරතමපතම 1,100.			
1389	පන්තිස්සු ඩිරුප්පු නිලප්පර වයිරපුත්ත	නායෙන්ඩොවා කුට්කාටු		2 0 27	10 0
		පිරතමමපතම 2,920			
O 83	තොප්පුර්	එං. මෙය්යිඩින්පිස්සස	පොත්තවෘතාව	0 0 12	50 0
P 83	ලේඛ	අප්‍ත්තුලා මෙය්යිඩිපාවා	ලේඛ	0 0 8	25 0
Q 83	ලේඛ	ඒ. වාප්පුවම් මුණ්ඩාපෙරුම්	පැසියාඩ්ඩාව	0 0 18	50 0
R 83	ලේඛ	පැපක්සිර්තුප්පා	පොත්තවෘතාව	0 0 10	50 0
S 83	ලේඛ	ඒ. මෙය්යිඩින්පිස්සසයුම් මරු	පොත්තක්වෘතාව	0 0 14	50 0
T 83	ලේඛ	ඒ. ගේ. මිරාබෙල්වෘතාව	ලේඛ	0 0 8	50 0
U 83	ලේඛ	ඒ. නුප්පපෙත්තම්පි	ලේඛ	0 0 24	50 0
87436	ලේඛ	—	පොත්තත්තිල්	0 1 34	50 0
87437	ලේඛ	සේකුමතාර්මෙය්සින් ප්‍රාගුමෙක් කාරාර්	වට්ටවරාන්වයල්	0 0 6	20 0
87438	ලේඛ	—	පොත්තත්තිල්	0 0 10	25 0
		අම්තිලා උත්තිස්සේලවෘතාල මූහුපාතා කාණිකල්.			
		පිරතමපතම 618			
		වෙන්ක්ටාරාන්.	වියරම්.		
P 209	කංකුවෙළි	ඩී. කොනුමැලි	ඩෙන්තාකාණී	1 0 28	20 0
R 209	ලේඛ	එම. වී. ඩීලම්සින්කම්	ලේඛ	2 3 24	20 0
S 209	ලේඛ	එම. එම. මතාර්	ලේඛ	15 2 31	20 0
		පිරතමපතම 168.			
O 54	තොප්පුර්	එම. අප්‍ත්තුලාතාර්	ලේඛ	4 2 4	20 0
O 54A	ලේඛ	ඩී. ඩිස්මාල්ලේවෘතා මරක්කරාර්	ලේඛ	2 1 6	20 0
O 54B	ලේඛ	ලේඛ	ලේඛ	1 3 0	20 0
Y 54	ලේඛ	එම. ඇංමත්තුලේවෘතාව	ලේඛ	4 1 24	20 0
Q 54	ලේඛ	එම. ඉලක්නාතාන්	ලේඛ	1 2 29	20 0

இல.	குறிச்சி.	வாங்கட்டகரணின் பேர்.	விவர.	ஏக்கர் ஒன்		
				விசாம்.	ஏ. ஆ. ப.	ரூ. .
P 54	தோப்பூர்	சின்னுர் இராம்	நெற்காணி.	1 3 26	20	0
		பிரதமபடம் 169.				
E 55	ஸெ.	சி. டப்ளியு. வி. கஷ்டப்பர்	ஸெ.	5 0 7	20	0
		பிரதமபடம் 171.				
B 56	ஸெ.	ஏ. மம்துகாசிம	ஸெ.	1 2 1	20	0
		பிரதமபடம் 160.				
1233½	கூ. சி. த்தீவு	சி. கோணுமலையும் பி. சம்பு நாதனு.	ஸெ.	4 1 16	20	0
		பிரதமபடம் 157.				
F 50	சம்பூர்	எஸ. உவலுப்பின்ஸி	ஸெ.	0 1 28	20	0
D 50		சி. வெல்லாய்சன்	ஸெ.	0 3 13	20	0
U 49	ஸெ.	எஸ. டீகாணு மல்	ஸெ.	0 1 34	20	0
V 49	ஸெ.	ஸெ.	ஸெ.	0 1 19	20	0
H 50	ஸெ.	எஸ. கந்தப்பன்	ஸெ.	0 2 30	20	0
W 49	ஸெ.	ஸெ.	ஸெ.	2 0 14	20	0
W 48	ஸெ.	எஸ. கந்தப்பனும் சி. முருகப்பனும்	ஸெ.	9 2 3	20	0
Y 48	ஸெ.	ஸெ.	ஸெ.	2 3 35	20	0
Z 48	ஸெ.	ஸெ.	ஸெ.	2 0 26	20	0
A 49	ஸெ.	ஸெ.	ஸெ.	3 1 19	20	0
B 49	ஸெ.	ஸெ.	ஸெ.	2 1 27	20	0
C 49	ஸெ.	ஸெ.	ஸெ.	1 0 15	20	0
D 49	ஸெ.	ஸெ.	ஸெ.	2 2 31	20	0
E 49	ஸெ.	ஸெ.	ஸெ.	9 1 38	20	0
F 49	ஸெ.	ஸெ.	ஸெ.	6 1 11	20	0
G 49	ஸெ.	சொன்னவனவுரரன், சி. கந்தப்பனும் சி. முருகப்பனும்	ஸெ.	1 1 8	20	0
H 49	ஸெ.	ஸெ.	ஸெ.	2 3 2	20	0
I 49	ஸெ.	ஸெ.	ஸெ.	1 1 22	20	0
J 49	ஸெ.	ஸெ.	ஸெ.	1 1 9	20	0
K 49	ஸெ.	ஸெ.	ஸெ.	7 3 13	20	0
Q 49	ஸெ.	கே. கந்தப்பன்	ஸெ.	3 2 29	20	0
P 50	ஸெ.	எஸ. சம்பஞ்சன்	ஸெ.	1 0 4	20	0
X 50	ஸெ.	எஸ. காளிபப்பன்	ஸெ.	0 3 7	20	0
V 50	ஸெ.	ஸெ.	ஸெ.	0 3 2	20	0
Y 50	ஸெ.	எஸ. கோணுமலை	ஸெ.	0 3 24	20	0
I 50	ஸெ.	கே. சின்னக்குட்டி	ஸெ.	0 1 9	20	0
E 51	ஸெ.	பிரதமபடம் 159.				
G 51	ஸெ.	கே. கந்தப்பனும் சி. முருகப்பனும்	ஸெ.	2 1 38	20	0
I 51	ஸெ.	ஸெ.	ஸெ.	8 1 15	20	0
A 51	ஸெ.	வி. வயிரமுத்து	ஸெ.	6 0 22	20	0
		பிரதமபடம் 161.	ஸெ.	5 1 8	20	0
J 51	ஸெ.	எஸ. மாரிமுத்துவும் சி. சின்னத்தம்பியும்	ஸெ.	10 2 8	20	0
K 51	ஸெ.	ஸெ.	ஸெ.	1 3 24	20	0
T 48	ஸெ.	பிரதமபடம் 148.				
R 48	ஸெ.	கே. கணபதிப்பின்ஸி	ஸெ.	6 2 21	20	0
		கே. ஜூர் ஜூயாத்தரை ஜூயர்	ஸெ.	4 3 2	20	0
		பிரதமபடம் 149.				
1230	ஸெ.	எஸ. கோணுமலை	ஸெ.	3 0 11	20	0
1231	ஸெ.	கே. கந்தப்பன்	ஸெ.	3 2 34	20	0
N 52	பள்ளி:குடி யிருப்பு	பிரதமபடம் 164.				
1236	ஸெ.	எஸ. வி. மார்த்தமீரா	ஸெ.	2 1 25	20	0
G 52	ஸெ.	சி. கோணுமலை கைய்பெண் போன்றுச்சி	ஸெ.	0 3 0	20	0
1235	ஸெ.	ஸெ.	ஸெ.	2 2 36	20	0
M 52	ஸெ.	சி. கதிரவேலு	ஸெ.	0 1 0	20	0
L 52	ஸெ.	வி. சின்னத்தம்பி	ஸெ.	0 3 38	20	0
I 52	ஸெ.	எம். எம். மம்மதுமதர்	ஸெ.	2 0 9	20	0
H 52	ஸெ.	பி. அகம்மது மாலைப்பின்ஸி	ஸெ.	0 3 39	20	0
			ஸெ.	1 1 37	20	0

இல.	குறிச்சி.	கொள்வனவுகாரனின் பெயர்.	விபரம்.	ஏக்கர் ஒன்று க்குத் தரி—பு	
				விசாலம்	வலை.
Z 51 1238	பன்னிக்துடியிருப்பு	எம். எம். வாப்புமரிக்காயர்	சுற்காணி	3 3 5	20 0
	ஷீ	ஷீ	ஷீ	1 0 3	20 0
		பிரதமபடம் 169.			
B 55	ஷீ	டபிஸ்டு. வீ. காளியப்பன்	ஷீ	13 2 0	20 0
		பிரதமபடம் 168.			
Z 54 J 54	ஷீ	எம். எம். வாப்புமரக்காயர்	ஷீ	3 2 21	20 0
	ஷீ	ஷீ	ஷீ	1 0 6	20 0
		பிரதமபடம் 158.			
Q 50	ஷீ	கேசனுமலை கைம்பெண் பொன்	ஏக்கி	2 3 1	20 0
			ஷீ		
		பிரதமபடம் 166.			
M 53	ஷீ	எம். எம். மம்மதுமதார்	ஷீ	3 3 14	20 0
N 53	ஷீ	எம். எம். வாப்புமரக்காயர்	ஷீ	11 2 11	20 0
		பிரதமபடம் 165.			
H 53	ஷீ	கே. கந்தப்பன்	ஷீ	1 2 29	20 0
S 52	ஷீ	க. மம்மதக்காசிம்	ஷீ	1 1 36	20 0
R 52	ஷீ	ஷீ	ஷீ	2 1 33	20 0
V 52	ஷீ	எம். எம். மம்மதுமதார்	ஷீ	2 0 2	20 0
C 53	ஷீ	கே. காளியப்பன்	ஷீ	2 1 31	20 0
D 53	ஷீ	எம். எம். மம்மதுமதார்	ஷீ	0 0 31	20 0
T 52	ஷீ	ஷீ	ஷீ	0 1 31	20 0
U 52	ஷீ	ஷீ	ஷீ	4 1 32	20 0
		பிரதமபடம் 162.			
U 51	ஷீ	சி. கோனுமலை	ஷீ	0 2 22	20 0
Q 51	ஷீ	சி. வீ. சுந்தப்பன்	ஷீ	4 3 32	20 0
O 51	ஷீ	பி. சினங்குதம்பி	ஷீ	1 0 0	20 0
N 51	ஷீ	எஸ். மெய்தீஸ்வாவா	ஷீ	6 0 16	20 0
S 51 1234	ஷீ	எஸ். சினங்குதம்பி	ஷீ	9 3 12	20 0
		ஷீ	ஷீ	0 1 15	20 0
T 51	ஷீ	எம். மம்மதுமதார்	ஷீ	2 3 9	20 0
W 51	ஷீ	ஷீ	ஷீ	2 2 38	20 0
Z 51	ஷீ	ஷீ	ஷீ	1 3 24	20 0
		பிரதமபடம் 167.			
C 54	ஷீ	கே. கந்தப்பன்	ஷீ	2 3 18	20 0
		பிரதமபடம் 172.			
M 56	ஷீ	கே. மொந்தப்பிள்ளை	ஷீ	2 3 23	20 0
N 56	ஷீ	ஷீ	ஷீ	9 3 2	20 0
J 56	ஷீ	எஸ். கந்தப்பன்	ஷீ	4 2 0	20 0
H 56	ஷீ	எம். மெய்தீஸ்வாவா	ஷீ	3 2 16	20 0
I 56	ஷீ	எம். எம். மம்மதுமதார்	ஷீ	3 2 6	20 0
G 56	ஷீ	ஷீ	ஷீ	1 3 10	20 0
F 56	ஷீ	பி. எச். வழிரமுத்து	ஷீ	1 0 29	20 0
E 56 1248	ஷீ	என். காளியப்பனும் மறு	ஷீ	3 2 27	20 0
		ஷீ	ஷீ	1 1 8	20 0
		பிரதமபடம் 180.			
W 59	மல்லிகைத்தீவு	எ. மரலீம்பிள்ளை	ஷீ	1 2 26	20 0
C 60	ஷீ	எம். எம். வாப்புமரக்காயர்	ஷீ	3 0 13	20 0
Z 59	ஷீ	எம். எம். மம்மதுமதார்	ஷீ	3 1 37	20 0
Y 59	ஷீ	ஏ. காளியப்பன்	ஷீ	2 3 1	20 0
X 59	ஷீ	வி. சினங்குதன்	ஷீ	1 2 31	20 0
F 60/3	ஷீ	எப். மெய்தீஸ்வாவா	ஷீ	5 0 33	20 0
I 60	ஷீ	சி. கதிராமன்	ஷீ	5 1 30	20 0
H 60	ஷீ	ஷீ	ஷீ	6 2 27	20 0
V 59	ஷீ	ஷீ	ஷீ	9 1 30	20 0
A 60	ஷீ	ஏ. காளியப்பன்	ஷீ	3 0 35	20 0
D 60	ஷீ	பி. சேகுமதார்	ஷீ	1 3 12	20 0
F 60/1	ஷீ	ஷீ	ஷீ	20 2 33	20 0
B 60	ஷீ	கே. மீராசாம்பு	ஷீ	2 1 3	20 0
G 60	ஷீ	பி. கோணன்	ஷீ	8 1 24	20 0
		பிரதமபடம் 179.			
N 59	ஷீ	கே. மீராசாம்பு	ஷீ	16 3 19	20 0
M 59	ஷீ	ஏ. மீராசாம்பு	ஷீ	3 2 8	20 0
T 59	ஷீ	ஏ. எம். காசிம்	ஷீ	4 2 29	20 0
1252 ம் P 59	ஷீ	பி. சேகுமதார்	ஷீ	21 2 32	20 0

கீ. எ.	குறிச்சி.	கொள்வனவுகாரனின் பேயர்.	விவரம்.	ஏக்கரை			
				விசாலம்.	ப்பு விலை.	ஏ. மு. பெ.	ரூ. ச.
பிரதமபடம் 187.							
S 61	மல்லிகைத்தீவு	எஸ். அரியன்	நெற்காணி	14	3 11	20	0
R 61	ஷீ	மீ	ஷீ	3	0 33	20	0
பிரதமபடம் 186.							
1255 ம் Q 61	ஷீ	எம். எம். வாப்புமரக்காயர்	ஷீ	20	3 24	20	0
B 61, C <sup>61</sup> , C <sup>61</sup> , C <sup>61</sup> , C <sup>61</sup> ,	ஷீ	எம். எம். வாப்புமரக்காயர்	ஷீ	50	2 25	20	0
பிரதமபடம் 586.							
6371	முதூர்	எஸ். எம். பிச்சை	ஷீ	4	2 1	20	0
6369	ஷீ	மீ	ஷீ	1	3 15	20	0
6370	ஷீ	மீ	ஷீ	2	0 25	20	0
6368	ஷீ	ஏ. எம். உசன்பாவா ஆலீம்	ஷீ	1	3 30	20	0
6389	ஷீ	சி. உமருகத்தா	ஷீ	3	3 37	20	0
6386	ஷீ	ஏ. என். முகம்மதுத்தம்பி	ஷீ	2	1 0	20	0
6385	ஷீ	எஸ். சீனித்தம்பி	ஷீ	2	1 34	20	0
6384	ஷீ	எம். கோடா, கே. மரக்காயர்	ஷீ	1	3 0	20	0
6375	ஷீ	வி. சேகுமதார்	ஷீ	9	0 30	20	0
6366	ஷீ	ஏ. அசனுலெவ்வை	ஷீ	0	2 36	20	0
6367	ஷீ	எஸ். வேநுப்பிள்ளை	ஷீ	1	1 14	20	0
6373	ஷீ	ஏ. உமருத்தம்பி	ஷீ	2	2 37	20	0
பிரதமபடம் 442.							
4064	ஷீ	அகம்மது மீராசாய்பு	ஷீ	1	0 21	20	0
4065	ஷீ	பி. எம். அப்துல்லாதர்	ஷீ	1	2 10	20	0
4079	ஷீ	பி. எம். சின்னத்தம்பி	ஷீ	3	3 11	20	0
4073	ஷீ	சம். எம். வாப்புமரக்காயர்	ஷீ	2	1 9	20	0
4060	ஷீ	பிச்சைமெய்தீன்வாவா	ஷீ	3	2 21	20	0
4059	ஷீ	அகம்மதுலெவ்வை மம்மது ஆசிம்	ஷீ	0	3 5	20	0
4070	ஷீ	பி. இப்ரூகீம் தப்பி	ஷீ	3	1 6	20	0
4063	ஷீ	எஸ். அல்லாப்பிச்சை	ஷீ	1	0 37	20	0
4062	ஷீ	பி. எப். உமருச்சுமீரக்காயர்	ஷீ	1	2 37	20	0
பிரதமபடம் 115.							
4090	ஷீ	எம். எம். வாப்புமரக்காயர்	ஷீ	7	3 32	20	0
பிரதமபடம் 591.							
6413	ஷீ	பி. விதாங்முக்த	ஷீ	9	0 0	20	0
பிரதமபடம் 589.							
6411	ஷீ	ஏ. எம். மெய்தீன்லெவ்வை	ஷீ	2	0 7	20	0
பிரதமபடம் 154.							
R 49	ஷீ	சாசிய்டாவா	ஷீ	4	2 11	20	0
பிரதமபடம் 159.							
C 51	ஷீ	கே. பச்தன்	ஷீ	2	3 39	20	0
H 51	ஷீ	கே. கந்தப்பன்	ஷீ	4	2 32	20	0
E 51	ஷீ	பி.	ஷீ	1	3 24	20	0
B 51	ஷீ	பத்தர் ஹீபத்திரங்	ஷீ	3	2 0	20	0
பிரதமபடம் 443.							
4084	ஷீ	பி. வி. முகம்மதுலெவ்வை	ஷீ	2	2 10	20	0
4085	ஷீ	எஸ். சின்னத்தம்பி	ஷீ	3	1 16	20	0
4082	ஷீ	வி. சின்னத்தம்பி	ஷீ	4	1 35	20	0
4086	ஷீ	எம். எம். காமிமரக்காயர்	ஷீ	4	2 36	20	0
பிரதமபடம் 587.							
6394	ஷீ	எம். எம். தப்பியம் சேகுஇபுசுகீ முமலீ	ஷீ	7	0 23	20	0
6392	ஷீ	அகம்மதுலெவ்வைசீனி	ஷீ	6	3 12	20	0
பிரதமபடம் 431.							
3912	ஷீ	அகம்மதுமாலீபின்ஸீயும் மறு	ஷீ	11	0 0	20	0
பிரதமபடம் 150.							
V 48	மருதக்சேனை	எஸ். கந்தப்பனும் மறு	ஷீ	7	2 6	20	0
U 48	ஷீ	ஹீ	ஷீ	11	1 14	20	0

இக்காணிகளைப்பற்றிய மேலதனமான விபரங்களை சேர்வயர் ஜென்றல்துரை யவர்களிடத்திலும் விரப்பு விலை கொடுக்கேனானதுமல்ல அதிற்கு உதவி ஏசன்றுத்துரை யவர்களிடத்திலும் கேட்டது கொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையில் படி,  
இவிலுட்டும் சேர்க்,  
இராசாங்க கெதா.